

කාර්යසාධන වාර්තාව

செயற்திறன் அறிக்கை

Performance Report

2014

දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்எழுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශය

வீடமைப்பு மற்றும் சமுர்த்தி அமைச்சு

Ministry of Housing & Samurdhi

අන්තර්ගතය

	පිටුව
❖ අන්තර්ගතය	2
❖ ස්තූතිය	3
❖ දැක්ම හා මෙහෙවර	4
01. අධ්‍යක්ෂ ජනරාල්ගේ පණිවිඩය	05 - 08
02. පාලන අංශයේ කාර්යසාධනය	09 - 19
03. 2014.12.31 දිනට යෝජිත ව්‍යාපෘති සැලැස්ම හා එහි භෞතික හා මූල්‍ය ප්‍රගතිය	20 - 21
04. 2014.12.31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය (කලාප හා දිස්ත්‍රික් වශයෙන්)	22 - 23
05. 2014.12.31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය (දිස්ත්‍රික් හා අංශ වශයෙන්)	24 - 26
06. සමාජ සුභ සාධන හා සමාජ ආරක්ෂණ හා අංශයේ කාර්යසාධනය	27 - 35
07. සමාජ සංවර්ධන අංශයේ කාර්යසාධනය	36 - 40
08. ප්‍රජාමූල සංවිධාන අංශයේ කාර්යසාධනය	41 - 44
09. ජීවනෝපාය සංවර්ධන අංශයේ කාර්යසාධනය	45 - 57
10. තොරතුරු තාක්ෂණ අංශයේ කාර්යසාධනය	58
11. මාධ්‍ය අංශයේ කාර්යසාධනය	59
12. ප්‍රජාමූල බැංකු අංශයේ කාර්යසාධනය	60 - 83
13. ගිණුම් වාර්තා	84 - 89

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්තූතිය

2013 අංක 1 දරණ දිවිනැගුම පනතින් පිහිටුවා ඇති දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගනිමින්, රටටත්, රටේ දිළිඳු ජනතාවටත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවයක් ඉටුකිරීම සඳහා, 2014 වර්ෂයේදී ඇපකැපවී කටයුතු කළ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යමණ්ඩලයට පළමුව කෘතඥතාවය පලකරමි.

තවද, ඉහත පරිදි වන ජනතා සේවයන් සැලකීමේදී, නිසි මහපෙත්වීම් ලබාදෙමින්, මෙම දෙපාර්තමේන්තුව වෙත දැක්වූ කාරුණික සහයෝගය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අදාළ සියලු නිලධාරීන්ටත්, සමස්ථ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ස්තූතිය පිරිනමමි. එමෙන්ම, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු, සහනාධාර සහ සමාජ සුභසාධන සේවා නිසිපරිදි පවත්වාගෙන යාමට දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් දැක්වූ කාරුණික සහයෝගය හා රාජකාරී කැපවීම කෘතවේදීව සිහිපත්කරමි.

අවසාන වශයෙන් 2014 වසරේ අප දෙපරේතමේන්තුවේ රාජකාරී කටයුතු පවත්වාගෙන යාමේදී, නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම අදාළ රාජ්‍ය ආයතනවලටත්, අනෙකුත් අදාළ ආයතන හා පුද්ගලයන්ටත් ස්තූතිය පුදකරමි.

අධ්‍යක්ෂ ජනරාල්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

අපගේ දැක්ම

“ දිළිඳුබව තුරන් කරමින්, ජීවනෝපාය ආර්ථික කටයුතු තුළින්
සවිබල ගැන්වූ ප්‍රජාවක් ”

අපගේ මෙහෙවර

“ප්‍රජාව සවිබල ගැන්වීම, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම හා ජීවනෝපාය කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය මගින් ජාතික සංවර්ධනය වේගවත් කිරීමට දායක වීම හා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින්, දිළිඳුබව තුරන් කළ හා සමාජ සාධාරණත්වය සහතික කෙරෙන සමෘද්ධිමත් ජාතියක් ගොඩනැඟීමට ප්‍රබලව දායකවීම”

01. අධ්‍යක්ෂ ජනරාල්ගේ පණිවිඩය

1995 අංක 30 දරණ පනත මගින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරණ පනත මගින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරණ පනත මගින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරිකුන සහ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු දෙක ද ඇතුළුව, රාජ්‍ය ආයතන 05 ඒකාබද්ධ කරමින්, 2013 අංක 01 දරණ දිවි නැගුම පනතට අනුව, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. දිවිනැගුම පනතේ විධිවිධාන අනුව, ගරු ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා විසින් 2014 ජනවාරි 03 දිනැති අංක 1843/47 දරණ ගැසට් නිවේදනය පළ කිරීමෙන් පසු, මෙම දෙපාර්තමේන්තුව නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. අනතුරුව, ඉහත ආයතන 05 හි සේවය කරන ලද 26,000 කට අධික සේවකයින් නව දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන ලදී. මෙම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය දිවයිනේ දිස්ත්‍රික් 25 තුළ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ක් තුළ සහ ග්‍රාම නිලධාරී වසම් 14,022 ක් ආවරණය වන පරිදි පැතිර පවතී. තවද, 2014.01.10 දිනැති අංක 1844/69 දරණ ගැසට් නිවේදනය මගින් කලාප කාර්යාල 06 ක් පිහිටුවා, දිවයිනේ දිස්ත්‍රික් 25 එම කලාප 06 ට පහත පරිදි අයත් වනසේ බෙදා, දෙපාර්තමේන්තුවේ පාලනය හා කළමනාකරණය පවත්වා ගෙනයාමට අදාළ යාන්ත්‍රණය සකස් කරන ලදී.

කලාපය	කලාපවලට අයිති දිස්ත්‍රික්ක
• කලාප අංක 01 -	කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර
• කලාප අංක 02 -	ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, පුත්තලම
• කලාප අංක 03 -	මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල
• කලාප අංක 04 -	හම්බන්තොට, මොණරාගල, අම්පාර
• කලාප අංක 05 -	අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව
• කලාප අංක 06 -	යාපනය, මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්

දිවයිනේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ළඟා කර ගැනීම සඳහා, දිළිඳුබව තුරන්කිරීමේ සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමේ ජාතික ප්‍රතිපත්තිය බලාත්මක කරමින් පුද්ගලයා, පවුල, කණ්ඩායම් සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජීවනෝපාය සංවර්ධන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම මෙම දෙපාර්තමේන්තුවේ එක් ප්‍රධාන අරමුණකි. මේ සඳහා, දිවි නැගුම ප්‍රජාමූල සංවිධාන ස්ථාපිත කොට, ජාතික, කලාප හා දිස්ත්‍රික්ක මට්ටමේ සම්බන්ධීකරණ ජාලයන් ගොඩනැගීම මගින්, ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජා මට්ටමේ ජාතික සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව ඒකරාශී කිරීම දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ තවත් මූලික අරමුණකි. මේ සඳහා, 2013 අංක 01 දරණ දිවි නැගුම පනතේ විධි විධාන අනුව, දෙපාර්තමේන්තුව පහත පරිදි වන ප්‍රධාන ධාරා තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

- (I) නිල ව්‍යුහය සහිත දෙපාර්තමේන්තු ධාරාව
- (II) ප්‍රජා මූල බැංකු පද්ධති ධාරාව
- (III) ප්‍රජා මූල සංවිධාන ධාරාව

(I) නිල ව්‍යුහය සහිත දෙපාර්තමේන්තු ධාරාව

දෙපාර්තමේන්තුවේ නිල ව්‍යුහයේ සංයුතිය පහත පරිදි වේ. එනම් ප්‍රධාන කාර්යාලය, අධ්‍යක්ෂ ජනරාල් සහ පාලන, සමාජ ආරක්ෂණ හා සමාජ සුභසාධන, සමාජ සංවර්ධන, ප්‍රජා මූල සංවිධාන, ජීවනෝපාය සංවර්ධන, සැලසුම් හා මෙහෙයුම්, තොරතුරු තාක්ෂණ, මාධ්‍ය, ප්‍රජා මූල බැංකු සහ ගිණුම් යන අංශ වල අංශ ප්‍රධානීන්ගෙන් යුත් අංශ 11 ක් එම එක් එක් අංශවල රාජකාරී කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි. කලාප කාර්යාල 06 තුළ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් 06 දෙනා ප්‍රධාන කරගත් කාර්ය මණ්ඩලය සහ දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් (දිස්ත්‍රික් ලේකම් වරුන්) ගේ මෙහෙයවීම යටතේ, දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ සහ එම කාර්ය මණ්ඩලය මගින් කලාප හා දිස්ත්‍රික් මට්ටමින් අදාල රාජකාරී ක්‍රියාත්මක කරනු ලබයි. ප්‍රජා මූල බැංකු කටයුතු, ප්‍රජා මූල සංවිධාන ගොඩනැගීම සහ සංවර්ධන ව්‍යාපෘති ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් දිවි නැගුම කළමනාකරුවන් සහ දිවි නැගුම සංවර්ධන නිලධාරීන් ඇතුළු අනෙකුත් සියළු කාර්යාල හා කේෂ්ත්‍ර නිලධාරීන් විසින් ඉටු කරනු ලබයි.

(II) ප්‍රජාමූල බැංකු පද්ධති ධාරාව

මෙම අංශයේ කාර්යභාරය පහත පරිදි වේ.එනම් ප්‍රධාන කාර්යාලයේ බැංකු මූල්‍ය අධ්‍යක්ෂ යටතේ පාලනය වන කාර්ය මණ්ඩලය මගින් සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 කට අදාල ප්‍රජාමූල බැංකු සමිති හා මහා සංගම් සහ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන බැංකු 1074 කට අදාල සියලු කාර්ය මණ්ඩලය මගින් මෙම බැංකු පද්ධතිය ක්‍රියාත්මක වේ. එමගින්, සමෘද්ධි සහනාධාර බෙදාදීම, ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරිකිරීමේ තැන්පතු පවත්වා ගෙනයාම, ප්‍රතිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට ක්ෂුද්‍රමූල්‍ය ණය නිකුත් කිරීම, ඉතිරි අරමුදල් වැඩි ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රවල ආයෝජනය කිරීම සහ වෙනත් සමාජ සුභසාධන කටයුතු ක්‍රියාත්මක කිරීමද කරනු ලබයි.

2014.12.31 දින වන විට, සියලු බැංකු සතුව රු. බිලියන 48 ක ආයෝජනයක් පැවතිනි. ජීවනෝපාය කටයුතු සඳහා ණය පහසුකම් අත්‍යවශ්‍ය ග්‍රාමීය ජනතාවට විවිධ ක්‍රම මගින් ලබාදී තිබූ මුළු ණය ප්‍රමාණය රු. බි. 128 කි. 2014 වර්ෂය අවසාන දිනට මුළු ණය වල උපචිත වටිනාකම රු. බි. 30කි. තවද, මෙම අංශයේ සියළු කටයුතු නව තොරතුරු තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ක්‍රියාවලි ගතකොට, ජනතාවට වඩා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබාදීමට අපේක්ෂිතය. මෙම අංශයට අදාල කාර්යසාධනය සම්බන්ධ තොරතුරු අංක 08 පරිච්ඡේදය යටතේ දක්වා ඇත.

(III) ප්‍රජාමූල සංවිධාන ධාරාව

දිවි නැගුම පනතේ අංක 09, 10, 11 සහ 12 වගන්ති අනුව ප්‍රජා මූල සංවිධාන පිහිටුවීම පිළිබඳ විධිවිධාන සඳහන් කර ඇත. පනතේ අදාල වගන්ති අනුව, ව්‍යවස්ථානුකූලව, නිල වශයෙන් ප්‍රජා මූල සංවිධාන පිහිටුවීමට නියමිත වී ඇති අතර,මේ වන විට ඊට අදාල ව්‍යවස්ථාව කෙටුම්පත් කොට, නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත. ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කොට, ප්‍රජාව බලගන්වා, ඔවුන් ආර්ථික, සාමාජික හා අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරමින් ප්‍රජා මූල බැංකු හා ජීවනෝපාය වැඩසටහන සඳහා යොමු කිරීමේ අරමුණින්, 2014 වර්ෂය තුළදී ප්‍රජා මූල සංවිධාන 38,696 ක් පිහිටුවන ලදී. පනතේ සඳහන් අරමුණු ළඟාකර ගැනීම සඳහා , මීට අදාල ඉදිරි කටයුතුද එළඹෙන වසරවලදී සිදුකිරීමට නියමිතය. මෙම අංශයට අදාල කාර්ය සාධනය සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු අංක 05 පරිච්ඡේදය යටතේ දක්වා ඇත.

ජීවනෝපාය සංවර්ධනය මූලික කොටගත් සංවර්ධන ව්‍යාපෘති

2014 වර්ෂයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 3,146.88 ක ප්‍රතිපාදන, ජීවනෝපාය සංවර්ධන අංශය මූලික කරගත් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කරන ලදී. ජීවනෝපාය සංවර්ධන අංශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති අතර, කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘති, සත්ත්ව පාලන ව්‍යාපෘති, ධීවර සංවර්ධන ව්‍යාපෘති, ස්වයං රැකියා කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති හා අලෙවි සංවර්ධන ව්‍යාපෘති ප්‍රධාන තැනක් ගන්නා ලදී. එහි දී, 2014 වර්ෂය තුළ රු.මි. 1,715.82 වැය කරමින් මුළු වශයෙන් ව්‍යාපෘති 94,797 ක් නිම කරන ලදී. මෙම අංශය යටතේ, ඉහත දැක්වූ උප අංශ සහ දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති , ඒ සඳහා වැය කල මුදල් හා ව්‍යාපෘති ප්‍රතිලාභීන් පිළිබඳ වැඩිදුර තොරතුරු වගු අංක 1,2 සහ 3 යටතේ සහ අංක 06 පරිච්ඡේදය යටතේ දැක්වේ.

අනෙකුත් අංශවල කාර්යසාධනය

2014 වර්ෂය තුළදී, සමාජ ආරක්ෂණ හා සමාජ සුභසාධන අංශයට අදාලව ලභාකරගත් කාර්යසාධනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අංක 03 පරිච්ඡේදය යටතේද, සමාජ සංවර්ධන අංශයේ කාර්යසාධනය පිළිබඳ තොරතුරු අංක 04 පරිච්ඡේදය යටතේද, දක්වා ඇත. ඊට අමතරව, සභායක සේවා වශයෙන් 2014 වසර තුළදී පාලන අංශය ළඟා කරගත් කාර්යසාධනය අංක 02 පරිච්ඡේදය යටතේද, තොරතුරු හා තාක්ෂණ අංශයේ කාර්යසාධනය අංක 07 පරිච්ඡේදය යටතේද, මාධ්‍ය අංශයේ කාර්යසාධනය අංක 08 පරිච්ඡේදය යටතේද, ගිණුම් වාර්ථා සම්බන්ධ විස්තර අංක 10 පරිච්ඡේදය යටතේද දක්වා ඇත.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් පිහිටුවනු ලැබුවේ, 2014.01.03 දිනදීය. ඉන් පසු, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා කලාප කාර්යාල 06 නිල වශයෙන් ස්ථානගත කරනු ලැබුවේ, 2014 අප්‍රේල් මස අවසන් භාගයේදීය. එබැවින්, එම වසරතුළදී ඉටු කල හැකි වූයේ මෙම දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ වූ, රාජ්‍ය ආයතන 05හි කාර්ය මණ්ඩලය, ජාතික, කලාප, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය යන මට්ටම්වල පිහිටි කාර්යාලවලට අනුයුක්ත කිරීම, එම මට්ටම්වල කාර්යාල පද්ධතිය ස්ථානගත කිරීමට අදාල කටයුතු, ප්‍රධාන කාර්යාලීය අංශ පිහිටුවීම, ප්‍රධාන කාර්යාලයේ සිට ග්‍රාම නිලධාරී වසම් දක්වා පරාසයක පැතිරී සිටින කාර්ය මණ්ඩල ව්‍යුහය තාර්කිකව පිහිටුවීම හා ඒ ඔස්සේ පාදක මට්ටම දක්වා , සංවර්ධන, බැංකු සේවා, සමාජ ආරක්ෂණ හා සමාජ සුභසාධන යන ප්‍රධාන රාජකාරි හා සෙසු සියලු රාජකාරි ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයයි.

මීට අමතරව, දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී, රජයේ ප්‍රතිපත්තිය පරිදි, දෙපාර්තමේන්තුවට බැඳීමට මනාපය පල කල, (එනම්, මුල් පත්වීම් දින සිට විශ්‍රාම වැටුප් පදනමින් 8,373 දෙනෙකු හා නව පත්වීම් පදනමින් 14,159 දෙනෙකු) ගෙන් යුත් කාර්ය මණ්ඩලය දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය කර ගැනීම, වන්දි ලබා ඉවත්වීමට කැමැත්ත පල කල 1,501ක් වූ සේවකයින්ට වන්දි ලබාදී සේවයෙන් ඉවත්වීමට ඉඩ සැලසීම, අධිකාරි 03 හි , සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදෙමින් සේවය කල හා තවදුරටත් එම පදනමෙන්ම දෙපාර්තමේන්තුවට බැඳී සේවය කිරීමට මනාපය පල කල 1,068ක් වූ සේවකයින්ට ඊට අදාල සේවා කටයුතු සැලසීමට 2014 වසර තුළදී ඉටුකල ප්‍රධාන රාජකාරි වේ.

ඉහත දැක්වූ පසුබිම තුළ, විවිධ ප්‍රායෝගික අපහසුතා සහ ගැටලු වලට මුහුණ දෙමින් රු. මි1,715.82 ක් වැය කොට ප්‍රතිලාභි පවුල් 94,797 දෙනෙකුට එම ප්‍රමාණයට සංවර්ධන ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට හැකිවීම දෙපාර්තමේන්තුව ළඟාකරගත් ජයග්‍රහණයකි. ඒ එස්සේ දිවිනැගුම පනතේ 04 වගන්තියේ සඳහන් පරමාර්ථ යම්තාක් දුරකට ළඟාකර ගැනීමට හැකි වූ බවද සඳහන් කරමි. එමෙන්ම, අප රටේ අඩු ආදායම්ලාභී ජනතාව සවිබල ගන්වමින්, ජීවනෝපාය හා ආර්ථික සංවර්ධන කටයුතු වේගවත් කරමින්, ඔවුන් දිළිඳු බවින් මුදවාලීමටත්, ඔවුන් රටේ ප්‍රධාන ආර්ථික ධාරාවේ සක්‍රිය හා ස්ථාවර කොටස් කරුවන් බවට පත්කරලීමෙන්, උදාර අරමුණ ළඟාකර ගැනීම සඳහා මෙම දෙපාර්තමේන්තුවට තව බොහෝ දුරක් යා යුතුව ඇත. එසේ හෙයින්, ඉදිරි වර්ෂවලදී එම අරමුණු ළඟාකරගැනීම සඳහා අභිප්‍රේරණය වූ සහ කැපවූ මානව සම්පතක් නිර්මාණය කරලීමේ අරමුණද ඇතිව ඉදිරි සැලසුම් සකස්කොට ක්‍රියාත්මක කරන බවද සඳහන් කරමි.

ආර්.ඒ.ඒ.කේ. රණවක
අධ්‍යක්ෂ ජනරාල්
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

2. පාලන අංශයේ කාර්යසාධනය

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාලන අංශය - ආයතනික, මානව සම්පත්, පුහුණු හා විමර්ශනවලට අදාළ කටයුතු සිදු කරනු ලබයි. පරිපාලනයේ දී මුහුණ දෙනු ලබන ඵදිනොදා කටයුතු සහ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමද මෙම අංශය යටතේ ඉටු කෙරෙන ප්‍රධාන රාජකාරී වේ.

2.1. මානව සම්පත් අංශය

පාලන අංශය, අධ්‍යක්ෂ පාලනගේ සෘජු අධීක්ෂණය යටතේ පත්කොට ඇති අතර, මෙම අංශයේ සේවක සංඛ්‍යාව 59 කින් සමන්විත වේ. මානව හා භෞතික සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමත්, ආයතනික සංවර්ධනය උදෙසා කැපවීමත්, දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල කාර්ය භාරයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සහාය සේවාවන් සැපයීමත්, පාලන අංශයට පැවරෙන මූලික කාර්ය භාරය වේ.

2.1.1. ප්‍රධාන අරමුණු,

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමේ සිට මෙතෙක් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡා හා සම්බන්ධීකරණ වැඩ පිළිවෙල පහතින් දැක් වේ.

- ❖ බඳවා ගැනීම් හා උසස්වීමේ පටිපාටිය ක්‍රියාත්මක කිරීම.
- ❖ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම, විනය, පවත්වාගෙන යාම, දෛනික රාජකාරී කටයුතු පහසු කරවීම උදෙසා කටයුතු කිරීම.
- ❖ ආයතනයේ යහපැවැත්ම තහවුරු කිරීම.
- ❖ කාර්යාල පිරි සැකැස්ම සකස් කිරීම හා කාර්යාල සංවිධාන සටහන සකස් කිරීම.

2.1.2. දෛනික රාජකාරී

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සිට මෙතෙක් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡා හා සම්බන්ධීකරණ වැඩ පිළිවෙල.

- ❖ දෛනික තැපෑල පිළිබඳ කටයුතු කිරීම.
- ❖ අංශවල හා අංශ ගත සම්බන්ධීකරණය පවත්වාගෙන යාම.
- ❖ මහජන ඉල්ලීම් කටයුතු කිරීම.
- ❖ සේවක මණ්ඩල ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම.
- ❖ කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව, පවත්වාගෙන යාම, යාවත්කාලීන කිරීම.
- ❖ ප්‍රවාහන ඒකකය කළමනාකරණය කිරීම.
- ❖ සේවක වැටුප්, දීමනා, හා ගමන් වියදම් හා සියලුම ගෙවීම් සම්බන්ධ බිල්පත්ගෙවීම් කිරීමට අදාළ කටයුතු.

2.1.3. විශේෂ පැවරුම්,

- ❖ පාලන අංශයට අදාළ පාර්ලිමේන්තු ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ලබාදීම.
- ❖ පාලන අංශයට අදාළ විගණන විමසුම සඳහා පිළිතුරු සැකසීම හා සම්බන්ධීකරණය.
- ❖ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම්වලින් පැන නඟින කරුණු පිළිබඳව කටයුතු කිරීම හා ඒ පිළිබඳව අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම.
- ❖ කාර්යක්ෂමතා කඩඉම් විභාග සහ අනිකුත් උසස්වීම් විභාග පැවැත්වීම / සන්නිවේදනය කාර්යය සපුරාලීම.

2.1.4. කාර්ය මණ්ඩලය

ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවල නියුතු දිවිනැගුම සංවර්ධන නිලධාරීන් ඇතුළු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය 23,635 කි.

වගුව - 01


යෝජිත කාර්ය මණ්ඩලය හා පුරප්පාඩු

සාරාංශය

තනතුර	අනුමත සංඛ්‍යාව	දැනට සිටින ගණන	පුරප්පාඩු
පාලන හා සංවර්ධන අංශයේ කාර්ය මණ්ඩලය			
අධ්‍යක්ෂ ජනරාල්	1	1	0
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්	7	1	6
අධ්‍යක්ෂ	19	8	11
දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ	25	24	1
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ	21	12	9
දිස්ත්‍රික් දිවි නැගුම නියෝජ්‍ය අධ්‍යක්ෂ	50	14	36
කොට්ඨාශ දිවි නැගුම සහකාර අධ්‍යක්ෂ	160	0	160
ප්‍රදේශීය දිවි නැගුම සහකාර අධ්‍යක්ෂ	332	0	332
පරිපාලන නිලධාරී	7	2	5
ජ්‍යෙෂ්ඨ දිවි නැගුම කළමනාකරු	205	0	205
දිවි නැගුම කළමනාකරු	2557	2415	142
දිවි නැගුම සංවර්ධන නිලධාරී	27437	20344	7093
කළමනාකාර සහකාර	477	371	106
අනු එකතුව	31298	23192	8106
මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩලය			
ප්‍රධාන ගණකාධිකාරී	7	1	6
ප්‍රධාන අභ්‍යන්තර විගණක	1	0	1
ගණකාධිකාරී	27	4	23
අභ්‍යන්තර විගණක	8	4	4
මූල්‍ය සහකාර	7	1	6
ජ්‍යෙෂ්ඨ අභ්‍යන්තර විගණන නිලධාරී	25	0	25
අභ්‍යන්තර විගණන නිලධාරී	78	77	1
අභ්‍යන්තර විගණන සහකාර	128	120	8
අනු එකතුව	281	207	74
තාක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලය			
ඉංජිනේරු	6	2	4
පද්ධති විශ්ලේෂක	1	1	0
භාෂා පරිවර්තක	7	2	5

නීති නිලධාරී	1	1	0
පුහුණු හා පර්යේෂණ නිලධාරී	35	10	25
මාධ්‍ය නිලධාරී	2	1	1
තාක්ෂණ නිලධාරී	6	6	0
තොරතුරු තාක්ෂණ සහකාර	365	0	365
අනු එකතුව	423	23	400
අනෙකුත් කාර්ය මණ්ඩලය			
රියදුරු	297	133	164
කාර්යාල කාර්ය සහායක	441	67	374
අරක්කුම්	8	1	7
කම්කරු	16	12	4
අනු එකතුව	762	213	549
මුළු එකතුව	32764	23635	9129

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර




1. පාලන 2. නීති
 3. මෙහෙයුම් 4. සමාජ සුබ සාධන 5. සමාජ ආරක්ෂණ

සංවිධාන ව්‍යුහය දිස්ත්‍රික් මට්ටමින්

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්


දිස්ත්‍රික් දිවනුගුම අධ්‍යක්ෂ



ජ.දි.ක - ජ්‍යෙෂ්ඨ දිවනුගුම කළමනාකරු

සංවිධාන ව්‍යුහය දිස්ත්‍රික් මට්ටමින්

දිස්ත්‍රික් දිවිනැගුම සහකාර අධ්‍යක්ෂවරුන්



- ❖ කෘෂිකර්මය
- ❖ සත්ව කර්මාන්තය
- ❖ ධීවර කර්මාන්තය
- ❖ බෝග වගාව
- ❖ අත් වියනය
- ❖ අත්කම්
- ❖ දින පොත් නිෂ්පාදනය
- ❖ මැණික් කර්මාන්තය
- ❖ කුකුළු පාලනය
- ❖ ගව පාලනය
- ❖ සම්ප්‍රදායික කර්මාන්ත
- ❖ මී මැසි පාලනය කිතුල් නිෂ්පාදන ආදිය...

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ

නාම ලේඛනය - 2014

- | | |
|-----------------------------------|------------------------|
| 1. ආර්.ඒ.ඒ.කේ.රණවක මහතා - | අධ්‍යක්ෂ ජනරාල් |
| 2. ආර්.පී.බී.තිලකසිරි මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |
| 3. එච්.එම්.ජයතිලක හේරත් මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |
| 4. අමරානන්ද විරසිංහ මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |
| 5. ඒ.පී.එස්.රංජිත් ගුණසේකර මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |
| 6. එස්.කේ.ලියනගේ මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |
| 7. ආර්.එච්.ඩබ්.ඒ.කුමාරසිරි මහතා - | අතිරේක අධ්‍යක්ෂ ජනරාල් |

ප්‍රධාන ගණකාධිකාරී තනතුරු

1. එස්.එම්.එස්.පී රත්නායක මයා
2. සුනන්දා පියසිලි මිය
3. කේ.එම්. කුලරත්න මයා
4. ජේ. එම්.එස්. බණ්ඩාර මයා
5. කේ.පී.එස්.කේ. විරක්කොඩි මයා
6. එස්.එස්.කේ. ලියනගේ මයා
7. එස්. බාලරාජා මයා

ගණකාධිකාරී තනතුරු

1. පී.ඒ.එස්.ජේ. කුමාර මයා
2. කේ.කේ.එල්. චන්ද්‍රතිලක මයා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

1. ටී.කේ.ද කොස්තා මයා

අධ්‍යක්ෂක තනතුරු

- | | | |
|----------------------------------|---|--------------------------------|
| 1. සී.ඩී. කළුආරච්චි මහතා | - | අධ්‍යක්ෂ (පාලන) |
| 2. එස්.එම්.ආර්.එස්.බණ්ඩාර මහතා - | | අධ්‍යක්ෂ (ජීවනෝපාය සංවර්ධන) |
| 3. ජේ. කේ. පද්මසිරි මහතා - | | අධ්‍යක්ෂ (සැලසුම් හා මෙහෙයුම්) |
| 4. කාන්ති දිසානායක මිය - | | අධ්‍යක්ෂ (අලෙවි) |
| 5. රාජිනී ශ්‍රියාලතා මිය - | | අධ්‍යක්ෂ (සමාජ සංවර්ධන) |

දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් තනතුරු

1. කේ.ඒ.එම්.පෙරේරා මයා
2. බී.ඒ.එස්.උදයංගනී මිය
3. ඩබ්.එම්.ටී.යූ.විජේරත්න මිය
4. එම්.එස්.එම්. සඟරාස් මයා
5. එච්.එම්.සී.එස්.හේරත් මයා
6. එස්.ආර්.ගමගේ මයා
7. කේ.ඩී.වික්‍රමසූරිය මයා
8. එච්.එම්.එස්.කේ.කේ. හේරත් මිය
9. එස්.ත්‍රිමාන්න මයා
10. පී.ටී.එම්.ඉරිතාන් මයා
11. එච්.ආර්. සිරිනාම මිය
12. යූ.පී.එස්.ඒ.පියදාස මයා
13. බී.ජී. අබේසේකර මයා
14. එම්. වන්දිමා මිය
15. ජයහවානි කනේෂමුර්ති මිය
16. ඒ.ඒ.එල්. අමරසේකර මිය
17. අයි.ඒ.නිල් ප්‍රනාන්දු මයා
18. කේ.ඒ.එල්.සිරිල් මයා
19. එන්.ජී.ජේ.පී. රෝහිත මයා
20. පී. ගුණරත්නම් මයා
21. එස්.ඒ.එන්.ප්‍රියශාන්ත මයා
22. නිරංජන් රුවන් රාජශිල්ප මයා
23. කේ. මහේෂ්වරන් මයා
24. ටී.එම්.කේ.බී. වීරසිංහ මයා
25. කේ. සසිදරන් මයා

නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු

1. මහේෂ් පෙරේරා මහතා
2. එස්. ලියනාරච්චි මහතා
3. එච්. කේ. රණවීර මහතා
4. ආර්.එම්.එල්.ඩබ්.එල්. රත්නායක මිය

5. බී. ජී.එල්.ආර්.එන්.එස්. බණ්ඩාර මහතා
6. එස්.ආර්. විජේසේකර මහතා
7. ටී. ඒ. රණසිංහ මහතා
8. එස්. වන්නිගම මහතා
9. කපිල මාසකෝරාල මහතා
10. එස්.ඩී. කලාණි මිය
11. රංජිත් ද සිල්වා මහතා

නියෝජ්‍ය අභ්‍යන්තර විගණක තනතුර

1. එච්. අනුරවංශ මයා

සහකාර අධ්‍යක්ෂ තනතුරු

1. ආනන්ද ගමගේ මයා
2. එස්. පී. වනිගතුංග මහතා
3. එම්. එස්. පී. යාපා මිය
4. ජේ. එම්. එම්.ඩබ් ජයසිංහ මිය
5. ඩබ්. ඒ. පී.එම්. විරසුරිය මිය
6. අයි. ඩී.එන්. සංජීවනි මිය
7. අයි.සී.ජේ. ගුණරත්න මයා
8. පී. එම්.ඩී.ඩබ්.ඩී. පල්ලාවල මයා
9. ඒ. ෆීලික්ස් ප්‍රනාන්දු මයා
10. ඩබ්.පී.එස්. වික්‍රමසිංහ මිය
11. පී.ඩී.ආර්.කේ. පෙරේරා මයා
12. ඩී.එම්.කේ. දිසානායක මිය

ඉංජිනේරු තනතුර

1. ඒ.එල්.එම්. මාහීර් මයා

පරිපාලන නිලධාරී තනතුරු

1. පී. ජී. උපුල් ජයගාන්ත මහතා
- 2 බී.එල්.එස්.බොරළුගොඩ මිය

2.2. පුහුණු හා පර්යේෂණ අංශය

2014 වර්ෂයේ මැද භාගය ආසන්නයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපනය කරන ලදී. ඊට ප්‍රථම සමෘද්ධි අධිකාරිය පැවති අවධියේ ආරම්භ කරන ලද පුහුණු වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දිවිනැගුම බැංකු ක්ෂේත්‍රයට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ට ක්ෂුද්‍රමූල්‍ය විෂය යටතේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් නිලධාරීන් 600 කට පමණ පුහුණුව ලබා දී ඇත. එමෙන්ම සමුපකාර ණය දෙන සමිතියට අයත් සණස Campus ආයතනය සහ ගණකාධිකරණ සහ කළමනාකරණ ආයතනය මගින් දිවිනැගුම බැංකුවල සේවයේ නිරත අය සඳහාම ගණකාධිකරණය, ව්‍යාපාර පරිපාලනය යන විෂයට අදාළව 600 කට පමණ පුහුණුව ලබා දී ඇත. පසුගිය වසර අග භාගයේ ඉහත පාඨමාලා හැදෑරීම සඳහා යොමුකළ කණ්ඩායමක් මේ දක්වාද පුහුණුව ලබමින් සිටියි. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපනය කිරීමෙන් අනතුරුව පහත වැඩසටහන් පැවැත්වීම සඳහා සැලසුම් කරන ලදී.

2.2.1 ආයතනයේ දැක්ම, මෙහෙවර ප්‍රකාශය සහ අභිමතාර්ථ සකස් කිරීම පිළිබඳ වැඩමුළුව

මෙම වැඩමුළුව පැවැත්වීම සඳහා සුදුසු විද්වත් මධුල්ලක් සහ වැඩමුළුව මෙහෙයවීම සඳහා මනා පුරුදු සම්පත් දායකයින් හඳුනාගෙන, අදාළ වැය ඇස්තමේන්තු සහ ව්‍යාපෘති වාර්තා අනුමත කර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පුහුණුව පැවැත්වීම සඳහා අවස්ථා 03 කදී පමණ සැලසුම් කළ ද සහභාගිවන්නන්ගේ කාර්ය බහුලත්වය නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.

2.2.2 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව.

දිවයිනේ දිස්ත්‍රික් 25 නියෝජනය වන පරිදි සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල, දිවිනැගුම බැංකු සහ ක්ෂේත්‍රයේ රාජකාරි වල නියුතු නිලධාරීන් දිවිනැගුම වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 437 ක් පැවැත්වීම සඳහා අවශ්‍ය ඇස්තමේන්තු හා සැලසුම් සකස් කළද ඉහත දැක්ම, මෙහෙවර සහ අභිමතාර්ථ සකස් කිරීමේ වැඩමුළුව ආරම්භ කිරීමෙන් පසු එමගින් සකස් කරන මෙහෙවර ප්‍රකාශය ආදිය මෙම වැඩමුළු සඳහා අවශ්‍ය වූ බැවින් ඉහත වැඩසටහන නොපැවැත්වීම හේතුකොට ගෙන මෙම වැඩසටහන ද පැවැත්වීමට නොහැකි විය.

2.2.3. ගිණුම් අංශයේ කටයුතු කඩිනම් කිරීම උදෙසා ගණකාධිකාරි වරුන් Pay roll සහ CIGAS මෘදුකාංග පිළිබඳ පුහුණු කිරීම.

සියලුම කලාප කාර්යාල නියෝජනය වන පරිදි රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් ගණකාධිකාරිවරුන් මේ යටතේ පුහුණු කරන ලදී. මෙම පුහුණුව මුදල් අයකිරීමකින් තොරව පවත්වන ලදී.

2.2.4. දිවිනැගුම බැංකු කළමනාකරුවන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව.

පාරිභෝගික ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් දීප ව්‍යාප්තව පිහිටා ඇති දිවිනැගුම බැංකු 1074 හි සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වීම සඳහා සැලසුම් කර ඇත. මෙය ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීම සඳහා සැලසුම් කරන ලදී.

ඉහත පුහුණු වැඩසටහන් වලට අමතරව 2014 වසරේ එවකට පැවති කලාප කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල මගින්ද විවිධ පුහුණු වැඩසටහන් සංවිධානය කොට නිලධාරීන් පුහුණු කර ඇත.

2.3 විමර්ශන අංශය

2.3.1 අරමුණ

ආයතනය තුළ සේවය කරන සියළුම නිලධාරීන් විසින් සිදු කරන අක්‍රමිකතා සහ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විගණන වාර්තා ඇතුළු විමර්ශනය කල යුතු සියළු කාර්යයන් සිදු කර දූෂණයෙන් වංචාවෙන් තොර යහපත් ආයතනයක් බවට පත් කිරීම

2.3.2 කාර්යයන්

01. මූලික විමර්ශනය
02. චෝදනා පත්‍ර නිකුත් කිරීම/නිදහසට කරුණු විමසීම
03. විධිමත් විනය පරීක්ෂණය පැවැත්වීම
04. විධිමත් විනය නියෝගය නිකුත් කිරීම
05. අභියාචනා සලකා බැලීම

1. 2014 වර්ෂයට අදාළව විධිමත් විනය පරීක්ෂණ වාර්තා -	25
2. 2014 වර්ෂයට අදාළව විධිමත් විනය පරීක්ෂණට අදාළ නියෝග -	20
3. 2014 වර්ෂයට අදාළව මූලික විමර්ශන /අභ්‍යන්තර විගණන වාර්තා -	16
4. 2014 වර්ෂයට අදාළව චෝදනා පත්‍ර නිකුත් කර නැත	
5. 2014 වර්ෂයට අදාළව අභියාචනා මණ්ඩලය පහත පරිදි තීරණ ලබා දීම	

- දඬුවම් සහිතව නැවත සේවය ලබා දීම - 13
- දඬුවම් ලිහිල් කිරීම - 06
- ප්‍රතික්ෂේප කිරීම - 18

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 2014

2014.12.31 දිනට යෝජිත ව්‍යාපෘති සැලැස්ම හා එහි භෞතික හා මූල්‍ය ප්‍රගතිය

කලාපය	දිස්ත්‍රික්කය	වෙන් කළ ප්‍රතිපාදන (රු.මි.)	යවන ලද ප්‍රතිපාදන (රු.මි.)	නිදහස් කළ අක් මුදල් (රු.මි.)	කෘෂිකර්ම ව්‍යාපෘති		පශු සම්පත් ව්‍යාපෘති		ධීවර ව්‍යාපෘති		කර්මාන්ත ව්‍යාපෘති		අලෙවි හා සේවා		මුළු ව්‍යාපෘති		නිම් ව්‍යා. ගණන	වියදම (රු.මි.)
					ගණන	මුදල (රු.මි.)	ගණන	මුදල (රු.මි.)	ගණන	මුදල (රු.මි.)	ගණන	මුදල (රු.මි.)	ගණන	මුදල (රු.මි.)	ගණන	මුදල (රු.මි.)		
අංක 01	කොළඹ	300.00	255.00	377.1	503	16.25	739	27.06	74	3.86	5676	223.78			6992	270.95	2979	87.6
	කළුතර	160.00	136.00		3449	26.58	551	11.11	57	0.21	2298	55.82	1327	21.77	7682	115.49	6134	77.13
	රත්නපුර	180.00	153.00		2318	38.54	340	8.91			2639	84.17	810	20.35	6107	151.97	3472	71.53
	ගාල්ල	200.00	170.00		4413	40.62	1186	13.89	497	8.35	4843	75.29	2748	40.82	13687	178.97	7018	84.62
	මාතර	140.00	119.00		1527	23.21	264	8.48	1468	10.80	3620	79.03			6879	121.52	3370	57.21
උප එකතුව		980.00	833.00	377.1	12210	145.20	3080	69.45	2096	23.22	19076	518.09	4885	82.94	41347	838.90	22973	378.09
අංක 02	ගම්පහ	260.00	221.00	437.0	856	16.90	951	24.93	177	6.38	7883	208.92			9867	257.13	4566	116.68
	කුරුණෑගල	280.00	238.00		4764	70.57	3255	90.60	42	1.45	4106	105.50	592	12.38	12759	280.5	5466	135.44
	පුත්තලම	120.00	102.00		933	16.86	2234	41.71	425	9.24	2012	51.54			5604	119.35	3227	60.17
	කෑගල්ල	180.00	153.00		3120	45.70	1938	24.72	3427	89.24	738	19.17			9223	178.83	6097	96.59
උප එකතුව		840.00	714.00	437.0	9673	150.03	8378	181.96	4071	106.31	14739	385.13	592	12.38	37453	835.81	19356	408.88
අංක 03	මහනුවර	260.00	221.00	496.3	2479	56.14	2268	62.83	14	1.35	4945	139.68			9706	260.00	8243	206.56
	මාතලේ	80.00	68.00		1061	13.97	592	17.71	2	0.03	1742	47.57			3397	79.28	3397	78.28
	නුවරඑළිය	100.00	85.00		652	17.12	1315	32.97	10	1.94	936	25.34			2913	77.37	2420	52.06
	බදුල්ල	180.00	153.00		4559	67.77	2352	58.28	19	0.27	1759	48.92			8689	175.24	8421	153.18
උප එකතුව		620.00	527.00	496.3	8751	155.00	6527	171.79	45	3.59	9382	261.51	0.00	0.00	24705	591.89	22481	490.08
අංක 04	හම්බන්තොට	100.00	85.00	209.0	1610	27.97	219	7.88	108	3.70	2110	59.75			4047	99.30	2899	64.20
	මොනරාගල	80.00	68.00		1626	10.10	231	5.71	20	0.43	21948	51.13	38	0.63	23863	68.00	5829	39.46
	අම්පාර	100.00	85.00		1646	20.98	1891	33.31	192	4.63	1781	40.58			5510	99.50	4472	75.92
උප එකතුව		280.00	238.00	209.0	4882	59.05	2341	46.90	320	8.76	25839	151.46	38	0.63	33420	266.80	13200	179.58
අංක 05	අනුරාධපුරය	140.00	119.00	275.7	5537	55.41	2967	41.27	126	2.64	1202	29.76	508	9.63	10340	138.71	5369	76.50
	පොලොන්නරුව	116.20	104.20		2560	23.81	3169	33.31	141	1.16	1102	23.50	447	10.30	7419	92.08	6409	73.4

	ත්‍රිකුණාමලය	110.68	81.12		3260	35.06	1298	27.68	1051	14.62	2119	36.41			7728	113.77	1604	33.32
	මඩකලපුව	60.00	51.00		485	7.73	2333	38.21	91	1.66	386	9.33	247	3.06	3542	59.99	1936	51.01
	උප එකතුව	426.88	355.32	275.7	11842	122.01	9767	140.47	1409	20.08	4809	99.00	1202	22.99	29029	404.55	15318	234.24
අංක 06	වවනියාව		5.00	25.0	50	1.43	75	2.54	1	0.01	29	1.01			155	4.99	155	4.99
	යාපනය		5.00		55	1.44	88	1.46	29	0.81	33	0.74	14	0.53	219	4.98	219	4.99
	මන්නාරම		5.00		5	0.12	643	4.41	1	0.02	15	0.42			664	4.97	664	4.98
	මුලතිව්		5.00		200	2.00	136	3.00							336	5.00	336	4.99
	කිලිනොච්චිය		5.00				45	2.50	50	2.50					95	5.00	95	5.00
	උප එකතුව	0.00	25.00	25.0	310	4.99	987	13.91	81	3.34	77	2.17	14	0.53	1469	24.94	1469	24.95
	මුළු එකතුව	3146.88	2692.32	1820.2	47668	636.28	31080	624.48	8022	165.30	73922	1417.36	6731	119.47	167423	2962.89	94797	1715.82

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 2014

2014.12.31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය (කලාප හා දිස්ත්‍රික් වශයෙන්)

කලාපය	දිස්ත්‍රික්කය	වෙන් කළ ප්‍රතිපාදන (රු.මි.)	යවන ලද ප්‍රතිපාදන (රු.මි.)	නිදහස් කළ අක් මුදල් (රු.මි.)	යෝජිත මුළු ව්‍යාපෘති		නිමි ව්‍යාපෘති ගණන	වියදම (රු.මි.)	යවා ඇති අක් මුදලට සාපේක්ෂව වියදමේ %
					ගණන	මුදල (රු.මි.)			
අංක 01	කොළඹ	300.00	255.00	377.1	6992	270.95	2979	87.6	100.26%
	කළුතර	160.00	136.00		3914	101.84	6134	77.13	
	රත්නපුර	180.00	153.00		6107	151.97	3472	71.53	
	ගාල්ල	200.00	170.00		13687	178.97	7018	84.62	
	මාතර	140.00	119.00		7282	124.7	3370	57.21	
උප එකතුව		980.00	833.00	377.10	37982	828.43	22973	378.09	100.26%
අංක 02	ගම්පහ	260.00	221.00	437.0	9867	257.13	4566	116.68	93.56%
	කුරුණෑගල	280.00	238.00		12759	280.5	5466	135.44	
	පුත්තලම	120.00	102.00		5604	119.35	3227	60.17	
	කෑගල්ල	180.00	153.00		9223	178.83	6097	96.59	
උප එකතුව		840.00	714.00	437.04	37453	835.81	19356	408.88	93.56%
අංක 03	මහනුවර	260.00	221.00	496.30	9706	260.00	8243	206.56	98.75%
	මාතලේ	80.00	68.00		3397	79.28	3397	78.28	
	නුවරඑළිය	100.00	85.00		2913	77.37	2420	52.06	
	බදුල්ල	180.00	153.00		8689	175.24	8421	153.18	
උප එකතුව		620.00	527.00	496.30	24705	591.89	22481	490.08	98.75%
අංක 04	හම්බන්තොට	100.00	85.00	209.40	4047	99.30	2899	64.20	85.76%
	මොනරාගල	80.00	68.00		23863	68.00	5829	39.46	
	අම්පාර	100.00	85.00		5510	99.50	4472	75.92	
උප එකතුව		280.00	238.00	209.40	33420	266.80	13200	179.58	85.76%
අංක 05	අනුරාධපුරය	140.00	119.00	275.7	10340	138.71	5369	76.50	84.95%
	පොලොන්නරුව	116.20	104.20		7419	92.08	6409	73.41	
	ත්‍රිකුණාමලය	110.68	81.12		7728	113.77	1604	33.32	
	මඩකලපුව	60.00	51.00		3542	59.99	1936	51.01	
උප එකතුව		426.88	355.32	275.74	29029	404.55	15318	234.24	84.95%

අංක 06	වචනියාව		5.00	25.00	155	4.99	155	4.99	99.80%
	යාපනය		5.00		219	4.98	219	4.99	
	මන්නාරම		5.00		664	4.97	664	4.98	
	මුලතිව්		5.00		336	5.00	336	4.99	
	කිලිනොච්චිය		5.00		95	5.00	95	5.00	
උප එකතුව		0.00	25.00	25.00	1469	24.94	1469	24.95	99.80%
මුළු එකතුව		3146.88	2692.32	1820.58	164058	2952.42	94797	1715.82	94.25%

* කලාප 02 හා කලාප 04 වෙත යවන ලද ඉහත අත් මුදලින් පුත්තලම උළු වැඩසටහන සඳහා රු.මි. 30 ක්ද, හම්බන්තොට නිවාස වැඩසටහන සඳහා රු.මි.24.95ක්ද වැය දරා ඇත.

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 2014

2014.12.31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය (දිස්ත්‍රික් හා අංශ වශයෙන්)

කලාපය	දිස්ත්‍රික්කය	වෙන් කළ ප්‍රතිපාදන (රු.මි.)	යවන ලද ප්‍රතිපාදන (රු.මි.)	නිදහස් කළ අක් මුදල් (රු.මි.)	නිම් ව්‍යාපෘති											
					කෘෂිකර්ම		පශු සම්පත්		ධීවර		කර්මාන්ත		අලෙවි හා සේවා		සමස්ත	
					ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)
අංක 01	කොළඹ	300.00	255.00	377.1	300	5.57	278	6.22	29	1.62	2061	67.58	311	6.61	2979	87.60
	කළුතර	160.00	136.00		2753	18.15	238	4.83	33	1.05	2475	42.61	635	10.49	6134	77.13
	රත්නපුර	180.00	153.00		1281	17.61	118	2.49			1520	42.11	553	9.32	3472	71.53
	ගාල්ල	200.00	170.00		3288	27.01	655	5.49	54	0.78	1944	35.79	1077	15.55	7018	84.62
	මාතර	140.00	119.00		801	11.26	101	1.89	501	3.01	1412	32.01	555	9.04	3370	57.21
උප එකතුව		980.00	833.00	377.10	8423	79.60	1390	20.92	617	6.46	9412	220.10	3131	51.01	22973	378.09
අංක 02	ගම්පහ	260.00	221.00	437.0	246	4.91	418	10.38	64	2.93	3171	86.06	667	12.4	4566	116.68
	කුරුණෑගල	280.00	238.00		1546	26.12	1453	43.12	6	0.17	2028	57.72	433	8.31	5466	135.44
	පුත්තලම	120.00	102.00		562	9.02	1424	21.38	287	6.78	722	18.38	232	4.61	3227	60.17
	කෑගල්ල	180.00	153.00		2017	27.76	1596	10.85	4	0.12	2268	53.23	212	4.63	6097	96.59
උප එකතුව		840.00	714.00	437.04	4371	67.81	4891	85.73	361	10.00	8189	215.39	1544	29.95	19356	408.88
අංක 03	මහනුවර	260.00	221.00	496.30	2203	31.81	1922	51.31	8	0.24	3372	110.42	738	12.78	8243	206.56
	මාතලේ	80.00	68.00		1061	13.76	592	17.29	2	0.04	1742	47.19			3397	78.28
	නුවරඑළිය	100.00	85.00		662	7.55	1041	28.09	8	1.66	566	12.52	143	2.24	2420	52.06
	බදුල්ල	180.00	153.00		5136	66.70	1719	41.05	51	0.40	1193	41.10	322	3.93	8421	153.18
උප එකතුව		620.00	527.00	496.30	9062	119.82	5274	137.74	69	2.34	6873	211.23	1203	18.95	22481	490.08
අංක 04	හම්බන්තොට	100.00	85.00	209.00	1139	18.4	43	2.03	45	1.16	1477	41.09	195	1.52	2899	64.20
	මොනරාගල	80.00	68.00		1949	13.96	226	4.29	17	0.38	667	16.79	2970	4.04	5829	39.46
	අම්පාර	100.00	85.00		1471	18.02	1474	23.55	156	3.66	1171	27.74	200	2.95	4472	75.92
උප එකතුව		280.00	238.00	209.00	4559	50.38	1743	29.87	218	5.20	3315	85.62	3365	8.51	13200	179.58
අංක 05	අනුරාධපුරය	140.00	119.00	275.7	2527	29.06	1557	24.80	73	1.58	989	16.79	223	4.27	5369	76.50
	පොලොන්නරුව	116.20	104.20		2197	21.85	2604	20.21	69	2.00	1053	25.50	486	3.85	6409	73.41
	ත්‍රිකුණාමලය	110.68	81.12		594	7.60	18	0.36	208	4.08	318	10.14	466	11.14	1604	33.32
	මඩකලපුව	60.00	51.00		481	7.61	776	30.44	90	1.61	358	8.4	231	2.95	1936	51.01

උප එකතුව		426.88	355.32	275.74	5799	66.12	4955	75.81	440	9.27	2718	60.83	1406	22.21	15318	234.24
අංක 06	වච්ඡයාව		5.00	25.00	50	1.43	75	2.54	1	0.01	26	0.87	3	0.14	155	4.99
	යාපනය		5.00		55	1.44	88	1.46	29	0.81	26	0.70	21	0.58	219	4.99
	මන්නාරම		5.00		5	0.12	643	4.42	1	0.02	12	0.32	3	0.10	664	4.98
	මුලතිව්		5.00		200	2.00	136	2.99							336	4.99
	කිලිනොච්චිය		5.00				45	2.50	50	2.50						95
උප එකතුව		0.00	25.00	25.00	310	4.99	987	13.91	81	3.34	64	1.89	27	0.82	1469	24.95
මුළු එකතුව		3146.88	2692.32	1820.18	32524	388.72	19240	363.98	1786	36.61	30571	795.06	10676	131.45	94797	1715.8

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

දිව් නැගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 2014

මූල්‍ය හා භෞතික ප්‍රගතිය ව්‍යාපෘති වර්ග අනුව 2014.12.31 දිනට

කලාපය	ව්‍යාපෘති වර්ගීකරණය										මුළු එකතුව	
	කෘෂි ව්‍යාපෘති		පශු ව්‍යාපෘති		ධීවර ව්‍යාපෘති		කර්මාන්ත ව්‍යාපෘති		අලෙවි ව්‍යාපෘති			
	නිමි ගණන	වියදම (රු.මි.)	නිමි ගණන	වියදම (රු.මි.)	නිමි ගණන	වියදම (රු.මි.)	නිමි ගණන	වියදම (රු.මි.)	නිමි ගණන	වියදම (රු.මි.)	නිමි ගණන	වියදම (රු.මි.)
අංක 01	8423	79.6	1390	20.92	617	6.46	9412	220.1	3131	51.01	22,973	378.09
අංක 02	4371	67.81	4891	85.73	361	10	8189	215.39	1544	29.95	19,356	408.88
අංක 03	9062	119.82	5274	137.74	69	2.34	6873	211.23	1203	18.95	22,481	490.08
අංක 04	4559	50.38	1743	29.87	218	5.20	3315	85.62	3365	8.51	13,200	179.58
අංක 05	5799	66.12	4955	75.81	440	9.27	2718	60.83	1406	22.21	15,318	234.24
අංක 06	310	4.99	987	13.91	81	3.34	64	1.89	27	0.82	1,469	24.95
එකතුව	32524	388.72	19240	363.98	1786	36.61	30571	795.06	10676	131.45	94,797	1715.82

03. සමාජ සුභ සාධන හා සමාජ ආරක්ෂණ හා අංශයේ කාර්යසාධනය

අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික මට්ටම දරිද්‍රතා මට්ටමින් පහත නොවැටෙන පරිදි ස්ථාවරව තබා ගනිමින්, ඔවුන් සමාජ හා ආර්ථිකමය වශයෙන් බල ගැන්වීමට සහය වීම.


3.1 සමෘද්ධි වැඩසටහන

1995 වර්ෂයේ දී සමෘද්ධි සහනාධාර වැඩසටහන ආරම්භ වීමට පෙර ක්‍රියාත්මක වූ බොහෝ සහනාධාර වැඩසටහන්වල මූලික පරමාර්ථය වූයේ සමාජ සුභ සාධනය පමණි.

නමුත් සමෘද්ධි සහනාධාර වැඩසටහන ත්‍රිවිධ සංවර්ධන ප්‍රවේශයන් ඔස්සේ, දිළිඳුකම පිටුදැකීම පරමාර්ථකොට ගෙන සමස්ත දිවයින පුරා ක්‍රියාත්මක විය.

රූපසටහන - 01

සහනාධාර ප්‍රවේශය



ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශය

දිළිඳුබව තුරන් කිරීමේ ප්‍රවේශය

සමෘද්ධි සහනාධාර වැඩසටහනේ වැදගත්ම ලක්ෂණය නම්, එය රටේ සමස්ත සංවර්ධනය අරමුණු කොටගෙන සංවර්ධන දිශානතිව ක්‍රියාත්මක වීමයි. ඒ නිසා සමාජයේ අඩු ආදායම් ලබන පවුල්වල අවම ජීවන මට්ටම පවත්වා ගැනීම සඳහා යම් මූල්‍යාධාරයක් සපයන අතර ඔවුන්ගේ පවුල්වල ආදායම් තත්ත්වය වර්ධනය කරගනිමින් රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට ඵලදායී ලෙස සම්බන්ධ කර ගැනීම හා පෙළඹවීමේ ක්‍රම උපායක් ලෙස මෙය හැඳින්විය හැකය.

1995 සිට සමෘද්ධි සහනාධාර, දීමනාපත්‍ර ලෙස නිකුත් කිරීම සිදු කළද, 2012 අයවැය යෝජනා අනුව මෙතෙක් ලබාදුන් සමෘද්ධි සහනාධාරය සමෘද්ධි බැංකු සංගම් මගින් ප්‍රතිලාභියාට මුදල් ලෙස ගෙවීම ආරම්භ කරන ලදී.

2014 වර්ෂයේදී ද මෙම ක්‍රියාවලිය සමස්ත දිවයින තුළම සාර්ථකව ක්‍රියාවට නැංවිණි.

සහනාධාර වටිනාකම රු.	අනිවාර්ය ඉතිරිකිරීම් රු.	සමාජ ආරක්ෂණ රු.	නිවාස ලොකරැයිය රු.	ප්‍රතිලාභියාට හිමිවන මුදල රු.
1500/-	300/-	45/-	10/-	1145/-
1200/-	200/-	45/-	10/-	945/-
750/-	100/-	45/-	10/-	595/-
210/-	155/-	45/-	10/-	-

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

3.1.1 අනිවාර්ය ඉතිරිකිරීම්

සමෘද්ධි ප්‍රතිලාභීන් ඉතිරිකිරීම් සඳහා හුරු කිරීමේ අරමුණින් සෑම ප්‍රතිලාභියෙකුම අනිවාර්ය ඉතිරි කිරීම් සඳහා දායක කරවනු ලබන අතර, යම් ආයෝජන අවශ්‍යතාවයකදී, හදිසි රෝහල් ගතවීමක දී, උසස් අධ්‍යාපන අවශ්‍යතාවයක දී අනිවාර්ය ඉතිරි කිරීම් දායක මුදල් ලබාගත හැකිය.

3.1.2. සමාජ ආරක්ෂණය

සමෘද්ධි ප්‍රතිලාභී පවුලක සිදුවන මරණයකදී, විවාහයකදී, රෝහල්ගතවීමකදී, දරු උපතකදී, පවුල් ආර්ථික වශයෙන් පහත් මට්ටමකට ඇද වැටීම වලක්වාලීමේ අරමුණින් සිදු කෙරෙන ආරක්ෂණ වැඩසටහන් සඳහා සෑම ප්‍රතිලාභියෙකුම දායක කරගනු ලැබේ.


3.1.3. නිවාස ලොකරැයිය

ප්‍රතිලාභී පවුල්වල නිවාස අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සෑම ප්‍රතිලාභියෙකුගේම දායක මුදලින් ගොඩනංවනු ලබන නිවාස අරමුදලකි.

3.1.4. ප්‍රතිලාභියාට හිමිවන මුදල

සමෘද්ධි බැංකු හරහා ප්‍රතිලාභියාට අතට හිමිවන මුදලින්, ආහාර හෝ වෙනත් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා තමාට අවශ්‍ය ඕනෑම ස්ථානයකින් භාණ්ඩ හෝ සේවා ලබාගැනීමේ අවකාශ සලසා ඇත.

රූපසටහන - 02 සමෘද්ධි ප්‍රතිපාදන සමෘද්ධි ප්‍රතිලාභීන් අතට පත්වීමේ ක්‍රියාවලිය




වගුව - 03 සමෘද්ධි සහනාධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව (2009 – 2014)

වර්ෂය	ප්‍රතිලාභී සංඛ්‍යාව
2009	1,600,786
2010	1,572,129
2011	1,541,318
2012	1,516,543
2013	1,477,173
2014	1,479,811

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 01




මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

පසුගිය වසර වලට සාපේක්ෂව සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව ක්‍රමිකව අඩු වී ඇත

වගුව - 04 පසුගිය වසර හය තුළ සහනාධාර වැඩසටහනේ වියදම (2009 – 2014)

වර්ෂය	වියදම රු.
2009	9,274.10
2010	9,239,509,541.96
2011	9,043,442,154.63
2012	10,553,188,655.62
2013	15,255,979,958.73
2014	15,041,799,341.62

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

වගුව - 05

සමෘද්ධි සහනාධාර දීමනාව දිස්ත්‍රික් මට්ටමින් ලබාදුන් ආකාරය

දිස්ත්‍රික්කය	රු.210/-	රු.750/-	රු.1200/-	රු.1500/-	මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව
කොළඹ	1,787	48,650	0	237	50,654
ගම්පහ	7,731	106,481	4,273	315	118,800
කළුතර	6,241	46,033	11,748	115	64,137
නුවර	7,944	61,041	21,002	114	90,101
මාතලේ	3,330	35,743	3,466	194	42,733
නුවරඑළිය	8,124	24,946	6,617	15	39,702
ගාල්ල	8,250	55,284	9,126	53	72,713
මාතර	4,982	50,076	12,799	32	67,889
හම්බන්තොට	6,830	26,812	21,520	5	55,167
යාපනය	0	38,873	10,374	4,660	53,907
මන්නාරම	0	2,636	7,875	2,655	13,166
වවුනිය	2,805	8,234	846	102	11,987
මුලතිව්	44	2,088	7,198	1,714	11,044
කිලිනොච්චි	0	3,109	6,059	2,565	11,733

දිස්ත්‍රික්කය	රු.210/-	රු.750/-	රු.1200/-	රු.1500/-	මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව
මඩකලපුව	17,296	62,143	84	2	79,525
අම්පාර	14,324	57,720	2,858	108	75,010
ත්‍රිකුණාමලය	8,175	28,385	2,208	600	39,368
කුරුණෑගල	9,338	120,091	20,030	485	149,944
පුත්තලම	1,752	38,034	15,671	15	55,462
අනුරාධපුරය	5,671	48,124	8,743	474	63,012
පොලොන්නරුව	4,484	21,742	3,235	112	29,573
බදුල්ල	6,419	27,553	22,956	45	56,973
මොනරාගල	7,397	30,445	9,209	96	47,147
රත්නපුර	12,311	56,983	42,419	143	111,856
කෑගල්ල	8,881	37,866	21,428	33	68,208
මුළු එකතුව	154096	1039092	271,734	14,889	1,479,811

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

3.1.5 පෝෂණ වැඩසටහන

3.1.5.1 ආරම්භය හා විකාශය

සමෘද්ධිලාභී පවුල්වල ගැබ්ණි හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පෝෂණ වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන සහනාධාර වැඩසටහන් අතරින් එකකි. මෙම වැඩසටහනේ විකාශය පහත පරිදි වේ.

- 1992 වර්ෂයේදී ළදරු කිරිපිටි සහනාධාර වැඩසටහන නමින් ආරම්භ වූ මෙම වැඩසටහන, මගින් දිළිඳු පවුල්වල අලුතින් උපදින දරුවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීම සඳහා මසකට රු.50/- ක් බැගින් වූ කිරිපිටි මුද්දර පත්‍රිකාවක් දරුවන්ට වයස අවුරුද්ද සම්පූර්ණ වන තුරු ලබාදී ඇත. මෙමගින් මසකට අවම වශයෙන් කිරිපිටි පැකට් 2 ක් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී ඇත.
- ළදරුවන්ට මව්කිරි දීම දිරි ගැන්වීම සඳහා මෙම වැඩසටහන මවුවරුන්ගේ පෝෂණය මුල් කරගෙන විශේෂ ආහාර මුද්දර වැඩසටහන නමින් 1994 වර්ෂයේ ජූලි මස සිට ප්‍රතිසංවිධානය කරන ලදී.
- 1994 දී දිළිඳු පවුල්වල අලුතින් දරු උපතක් ලද මවකට, දරු උපත සිදුවූ මාසයේ සිට ඉදිරි මාස 12 ක කාලය දක්වා විශේෂ ආහාර මුද්දර පත්‍රිකාවක් ලබාදුන් අතර සමුපකාර වෙළඳසැල් වලින් ප්‍රතිලාභියාට අවශ්‍ය ආහාර වර්ග මිලදී ගැනීම සඳහා රු. 100/- ක මාසික දීමනාවක් හිමිවිය.
- 1995 දිළිඳු සහන ආහාර මුද්දර වැඩසටහන අවසන්කර සමෘද්ධි වැඩසටහන ආරම්භ වුවද මෙම පෝෂණ සහනාධාර වැඩසටහන සමෘද්ධිලාභී පවුල් ආශ්‍රිතව දිගටම ක්‍රියාත්මක විය.

- 2000 වර්ෂයේ අප්‍රේල් මස සිට ළමා හා මාතෘ පෝෂණය නංවාලන අදහසින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ දීමනා ලාභියෙකුට දැනට ලබාදෙන රු.100/- ක මාසික දීමනාව රු.150/- දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ක්‍රියාත්මක කර ඇත.
- එසේම එම වසරේ වතු වල පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් ප්‍රතිලාභ ලබාගැනීමට ඉදිරිපත් වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බැවින් මෙම තත්ත්වය වෙනස් කොට මෙම වැඩසටහන යටතේ දිළිඳු පවුල්වලට හිමිවිය යුතු ප්‍රතිලාභ නිසිපරිදි වතු වල පදිංචි පවුල්වලටද ලබාගත හැකිවන සේ කටයුතු කර ඇත.

3.1.5.2 පෝෂණ වැඩසටහනේ වර්තමාන තත්ත්වය

මහින්ද විංතන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගැබ්ණි මාතෘ සහන වැඩසටහන යථාර්තයක් බවට පත්කරමින් සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 පුරාම මෙම වැඩසටහන ව්‍යාප්ත කරන ලදී.


ඒ අනුව ගැබ්ණි හා කිරිදෙන මව්වරුන් සඳහා මසකට රු.500/-ක වටිනාකමින් යුක්ත මුද්දර 20 න් සමන්විත මුද්දර පත්‍රිකාවක් ලබාදෙන අතර, ඉන් මුල් මුද්දර 08 පූර්ව මාතෘ අවදිය සඳහා ද ඉතිරි මුද්දර 12 කිරි දෙන මව්වරු සඳහාද වෙන්කර ඇත.

එමගින් ලබාදෙන ආහාර ද්‍රව්‍ය,

- ❖ සුදු/රතු කැකුළු/සම්බා/නාඬු හාල් - 5kg
 - ❖ කඩල/කව්පි/මුංඇට/ලංකා පරිප්පු/මයිසූර් පරිප්පු -500g
 - ❖ බිත්තර/වියළි හාල්මැස්සන්/කරවල/සැමන්
- (බිත්තර 8 ක් හෝ එම වටිනාකමට සරිලන වියළි හාල්මැස්සන් හෝ කරවල)

මෙම පෝෂණ මල්ලට අදාල ද්‍රව්‍ය නිකුත් කරනු ලබන්නේ සමුපකාර ප්‍රාදේශීය මගින් හෝ බලය ලත් වෙළෙන්දෙකු මගිනි.

3.4.3. පෝෂණ මල්ල ප්‍රතිලාභීන් අතට පත්වීමේ ක්‍රියාවලිය



3.5. සමාජ ආරක්ෂණ වැඩසටහන

සමාජ ආරක්ෂණ අරමුදල භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන අතර එය 1997 ජනවාරි 01 දින භාරකාර ඔප්පුවක් මගින්, පිහිටුවා ඇත. මෙම භාරකාර මණ්ඩලය සමෘද්ධි විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන සාමාජිකයෙකුගෙන් හා නිල බලයෙන් පත්වන සාමාජිකයන් සිව්දෙනෙකුගෙන් සමන්විත වන අතර ,සමෘද්ධි කොමසාරිස් ජනරාල් නිල බලයෙන් ම එහිසභාපති වේ.

සමාජ ආරක්ෂණ වැඩසටහන සමෘද්ධි සහනාධාරලාභීන්ගේ සමාජීය ආරක්ෂාව හා රැකවරණය සහතික කරනු වස් සමෘද්ධි ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ආර්ථික හා සාමාජීය සංවර්ධන කාර්යයන්හි යෙදෙමින් ස්වගතකිතියෙන් සමෘද්ධිය කරා පිය නැගීමට රුකුලක් වන අයුරින් පෙල ගස්වා ඇත.

එකී පරමාර්ථය පෙරදැරිව ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයන් ජීවන මගෙහි මුහුණ දෙන දහසක් බාධක වලදී සමාජීය හා ආර්ථික තත්ත්වය තවදුරටත් පහත වැටීමට ඇති ඉඩ ප්‍රස්ථා අහුරාලීමේ අරමුණින්

- ප්‍රතිලාභීන්ගේ පවුලක සිදුවන පළමු හා දෙවන සජීවී දරු උපන් සඳහා රු.5000/- කද
- ප්‍රතිලාභියා හෝ දරුවෙකුගේ විවාහය සඳහා රු.3000/- ද
- ප්‍රතිලාභියා හෝ කාලාත්‍රයාගේ රෝහල්ගතවීමකදී දිනකට රු.200/- බැගින් වාර්ෂයේ උපරිම දින 30 ක් සඳහා රු.6000/- ද ලෙස ප්‍රතිලාභ ලබාදී ඇත.

මීට අමතරව සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන මගින් දරිද්‍රතා සීමාව මත බරතැබීමේ නිර්ණායක පදනම්ව දිවයින පුරා විසිර සිටින සමෘද්ධිලාභී පවුල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ, උසස් ලෙස සමත් වූ සිසු දරු දැරියන්ට මසකට රු 1000/- බැගින් වසර දෙකක අධ්‍යයන කාලයක් සඳහා වූ ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කර ඇත.

04. සමාජ සංවර්ධන අංශයේ කාර්යසාධනය

සමාජ සංවර්ධනය යනු සමාජයේ සියලුම අංශවල සමස්ත සංවර්ධනයයි. සමස්ත සමාජය තුළ ආධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් පරිසරයක් ඇති කිරීම මෙහි මූලික අරමුණ වේ.

2014 වර්ෂය තුළදී, සමාජ සංවර්ධනය උදෙසා මෙම අංශය මගින් ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳව විස්තර පහත දක්වා ඇත.

- සියළු අවාසි සහගත සමාජ කොටස්වල සමාජීය වටිනාකම ඉස්මතු කිරීමට කටයුතු යෙදීම
- දිළිඳු බවට හේතු වන සමාජීය සාධකයන් හඳුනාගෙන පිළියම් යෙදීම.
- අඩු ආදායම්ලාභීන්ගේ හා එම පවුල්වල දරුවන්ගේ සාමාජීය හා සංස්කෘතික අගයන් වැඩි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ආධ්‍යාත්මික හා සදාචාර වර්ධනයෙන් පිරිපුන් පවුලක් ඇති කිරීම.

4.1. වර්තමාන කාර්යසාධනය

2014 වර්ෂයේදී දිවිනැගුම ජාතික සංවර්ධන වැඩසටහනට සමභාගීව ක්‍රියාත්මක ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධන වැඩසටහන් ඉහත මුදල් යොදා ගෙන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම සමාජ සංවර්ධන අංශය සැලසුම් කරනු ලැබීය. මීට අමතරව සමාජ සංවර්ධන පදනමේ අරමුදල් යොදා ගෙන මෙම වසරේ සමාජ සංවර්ධන වැඩසටහන්හි ඉලක්ක සපුරා ගෙන ඇත.

4.2. මත් හා දුම්වැටි නිවාරණ වැඩසටහන

- ❖ අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථික සංවර්ධනයට ප්‍රබල අභියෝගයක් වූ මත් හා දුම්වැටි භාවිතයෙන් සිදුවන ආර්ථික හා සමාජීය විනාශය පිළිබඳව දැනුවත් කරමින් මතින් තොර සාරධර්ම පිරි ගමක් ස්ථාපිත කිරීම මූලික අරමුණ විය.
- ❖ පසුගිය වර්ෂයන්හි ජාතික මට්ටමින් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ප්‍රවර්තන වර්ෂයේදී තවදුරටත් වැඩි දියුණු කරමින් ක්‍රියාත්මක කරන ලද අතර ප්‍රාදේශීය වශයෙන් හඳුනා ගන්නා ලද වැඩසටහන්ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවා ඇත.
- ❖ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගීත්වයෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා වසම් මට්ටමින් ක්‍රියාත්මක කරන ලදී.

❖ මීට අමතරව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සාර්ථකව ක්‍රියාත්මක කර විමට ප්‍රජාව තුළින් බලපෑම් ඇති කිරීම, දුම්වැටි භාවිතය හා ප්‍රචාරය, අලෙවිය අධෛර්යමත් කිරීමට හා වෙළඳ සැල් හිමියන් පනතේ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම මෙම වර්ෂයේදී කළ ක්‍රියාකාරකම් අතර ප්‍රමුඛ වේ.

4.2.1. ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය - මැයි 31

දරිද්‍රතාවයට බලපාන සාධක අතර මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්වැටි භාවිතය ප්‍රධාන වේ. එබැවින් සෑම වර්ෂයක්ම මැයි 31 ජාත්‍යන්තර දුම්වැටි විරෝධී දිනය තේමා කොට ගෙන ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මීට අමතරව දුම්වැටියට යන මුදල රටේ සංවර්ධනයට යොමු කිරීම උදෙසා දීපභාෂ්‍යාව කොඩි අලෙවි කිරීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කර එමඟින් ලබා ගන්නා මුදල් ප්‍රාදේශීය මට්ටමින් සමාජ සංවර්ධන පදනම් වල තැන්පත් කරනු ලැබේ.

"දැයක් පුබුදු. මතින් තොර වෙමු. දිවිය නංවමු " තේමා කර මුද්‍රණය කළ කොඩි දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කළ අතර මේ වෙනුවෙන් වැය වූ මුදල මිලියන 3.49 කි. ඒ තුළින් ලබා ගන්නා වූ මුළු ආදායම රු.මි. 90 කි.

එම මුදල් යොදා ගෙන මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ළමා අපයෝජනය හා සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ වැඩසටහන්, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සැකසීම අළුත්වැඩියාව, වැසිකිලි පහකසුකම් ලබාදීම හා සනීපාරක්ෂක වැඩසටහන්, ප්‍රාදේශීය සංවර්ධන හා විවිධ සුභසාධන හා ආපදා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. තවද අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් වැනි සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

4.3. වාර්ෂික කොඩි ආදායම (2007 – 2014)

වගුව - 06

වර්ෂය	කොඩි ආදායම (රු.මි.)
2007	51.9
2008	68.1
2009	83.2
2010	79.3
2011	86.3
2012	123.5
2013	124.7
2014	90.0

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

4.3. සමාජ සංවර්ධන පදනම

ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනයේදී උපයන ලද කොඩි ආදායම් තැන්පත් කරමින් සියළුම ප්‍රාදේශීය මට්ටම් ස්ථාපිත කර ඇති සමාජ සංවර්ධන පදනමේ අරමුදලක් ඇත. මෙම අරමුදලේ මුදල් භාවිතා කරමින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව 2014 වර්ෂයේ සමාජ සංවර්ධන පදනම් වලින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පහත දක්වා ඇත



වගුව - 07 සමාජ සංවර්ධන පදනමේ අරමුදල් වලින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය

ක්‍රියාත්මක කරන ලද වැඩසටහන	වැඩසටහන් සංඛ්‍යාව	මුදල රු.
මත් නිවාරණ වැඩසටහන	1833	5,736,410.00
ලමා ආරක්ෂණ වැඩසටහන	2775	12,897,936.00
සිසු දිරිය ශිෂ්‍යත්ව	2532	9,418,249.00
පාසැල් නොයන ළමුන් පාසැල් ගත කිරීම	1309	2,590,120.00
ජාත්‍යන්තර දින සැමරුම් වැඩසටහන	1141	6,481,697.00
ආබාධිත වැඩසටහන	918	4,576,668.00
සංස්කෘතික හා ආධ්‍යාත්මක සංවර්ධන වැඩසටහන	3313	7,227,861.00
නිවාස අළුත්වැඩියා කිරීම	1003	14,990,408.00
නිවාස ඉදිකිරීම්	357	17,350,723.00
සනීපාරක්ෂක වැඩසටහන්	1804	25,575,754.00
වෙනත් වැඩසටහන්	1870	11,415,925.00
එකතුව	18855	107,715,533.00

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

4.3.1. ලමා ආරක්ෂාව පිළිබඳව ක්‍රමවත් වූ වැඩ පිළිවෙලක් ගම තුළ ක්‍රියාත්මක කිරීම.

- සෑම ගමකම සක්‍රීය ලමා සමාජයක් බිහි කිරීම හා එම ලමා සමාජ නැංවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. හා
- සෑම වසමකට ලමා සමාජ දරුවන් සඳහා සෞන්දර්ය වැඩසටහන්, සංස්කෘතික තරඟ හා විෂය දැනුමට අදාළ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පැවැත්වීම, රස වින්දන වැඩසටහන්, වෘත්තීය මාර්ගෝපදේශන, සංස්කෘතික මධ්‍යස්ථාන වටා ළමුන් ඒකරාශී කරවීමට. දිපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

4.3.2. ඉතිරි කිරීම හා සකසුරුවම සඳහා දරුවන් හුරු කිරීම (සිසුරක/ කැකුළු ගිණුම්)

නිර්මාණශීලී කුසලතාවලින් පිරි අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ ලෝකය ඔප්නැංවීමටත් ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කරමින් කායික මානසික හා අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරමින් අනාගතය සඳහා වර්තමාන ළමා පරපුර පෙළ ගැස්වීම මෙම වැඩසටහනේ අරමුණයි. මේවන විට ක්‍රියාකාරී ළමා සමාජ 14,000 ක්‍රියාත්මක වන අතර ලක්ෂ 03 කට ආසන්න පිරිසක් සාමාජිකත්වයක් ලබා ගෙන ඇත.

ළමා සමාජ දරුදැරියන්ගේ සංස්කෘතික හා සාහිත්‍යමය හැකියාවන් ඔප්නැංවීම



මෙවරද ළමා සමාජ දරු දැරියන්ගේ සංස්කෘතික හා සාහිත්‍යමය හැකියාවන් ඔප්නැංවීම හා එම හැකියාවන් ජාතික තලයට ගෙන ඒම උදෙසා කලාප, ප්‍රාදේශීය, දිස්ත්‍රික් තරඟවලින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවත්වන ලදී. මේ සඳහා එම දිස්ත්‍රික්කවල සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය ළමා සමාජ දරුවන් තරඟ ඉසව් 15 කින් වයස් කාණ්ඩ 03 ක් ඔස්සේ තරඟවලට සහභාගී කරවන ලදී.

දිස්ත්‍රික්ක 25 ක ළමා සමාජ තරඟවලිය සඳහා රු.මි. 2.931 ක් වැය කළ අතර ජාතික තරඟවලිය 2015.

වර්ෂයේදී පැවැත්වීමට නියමිතය



4.4.ඉසුරුමත් නිවහනක් නිවාස සංවර්ධන වැඩසටහන

"ඉසුරුමත් නිවහනක් " තේමා කර ගනිමින් දිව්‍යාගුම ප්‍රතිලාභීන්ගේ නිවාසවල අළුත්වැඩියා කළයුතු අංගයන් කඩිනමින් අළුත්වැඩියා කිරීමට සැලසුම් කරන ලදී.

මෙහිදී අඩු ආදායම්ලාභී නිවාස ලාභීන්ගේ නිවාස අළුත්වැඩියාව සඳහා (සෙවිලි තහඩු ලබාදීම/ වහල සැකසීම/ බිත්ති සැකසීම/ කපරාදු කිරීම, ගෙබිම සැකසීම) රු. 10,000/- උපරිමයකට යටත්ව අදියර 04 කින් මෙම ප්‍රතිපාදන ලබාදීමට අපේක්ෂා කරනු ලැබීය. මෙහි පළමු අදියරේදී අඩු ආදායම්ලාභීන් සඳහා රු. 2500/- ප්‍රතිපාදන ලබාදෙන ලදී.

ප්‍රතිලාභීන්-1,197,111

මුදල - රු ම 2,993.00

4.5 රටවීරු නිවාස වැඩසටහන

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය/විදේශ කටයුතු ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙහෙය වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ණය ලබා දීම සඳහා තෝරා ගත් ඉල්ලුම් පත් සංඛ්‍යාව	25001
ණය ලබාදී ඇති සංඛ්‍යාව	817 1
වැඩ අවසන් නිවාස සංඛ්‍යාව	5899



1

විශේෂයෙන් ශ්‍රී ලංකාවට විදේශ විණිමය උපයා දෙන විගමණික ශ්‍රමිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරනු වස් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය දිවයින පුරා පිහිටා ඇති සමෘද්ධි බැංකු ඡාලය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

එක් ප්‍රතිලාභියෙක් සඳහා රු ලක්ෂ 300,000/- ක ණය මුදලක් 10% පොලී අනුපාතය යටතේ ලබා දෙමින් එම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ රැකවරණය හා සුභසාධනය වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

05. ප්‍රජාමූල සංවිධාන අංශයේ කාර්යසාධනය

මානව හා භෞතික සම්පත් ශක්තිමත් කිරීමේ පුද්ගලයා, පවුල හා ප්‍රජාව තුළ සමාජීය හා ආර්ථික තත්වය නගාසිටුවීමට දැනුම, ආකල්ප හා කුසලතාවයන් වර්ධනය කර ප්‍රජාමූල සංවිධාන ප්‍රාදේශීය සංවිධාන හා දිස්ත්‍රික් කමිටු හරහා ප්‍රජාව සවි බල ගැන්වීම.

5.1. දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් සහ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහන

දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක වී තිබේ. ආසියානු කලාපයේ රටවල් හා සසඳන කල සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක වීම අතින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක සිටී.

අතීතයේ ශ්‍රී ලංකාවේ බොහෝ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත්තේ සුභසාධන ප්‍රවේශය මුල්කොට ගෙනයි. එසේ නමුත් මීට දශක තුනක පමණ කාලයක සිට එම වැඩසටහන් සමාජ සජීවීකරණය හා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය මූලික කර ගනිමින් ප්‍රජාව වෙත සමීප විය. වඩාත් සාර්ථකවූයේ මෙම ක්‍රමවේදය මූලික කරගත් වැඩසටහන්ය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධන ප්‍රවාහයෙන් ගිලිහීගිය දිළිඳු ප්‍රජාව ජාතික සංවර්ධනයේ සැබෑ හවුල්කරුවන් බවට පත්කරගැනීමට හැකි විය. සමස්ථ ප්‍රජාව ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා සෘජුව දායකකරගත් සුවිශේෂී අවස්ථාවක් ලෙස දිවනැගුම වැඩපිළිවෙල පෙන්වාදිය හැකිය.

මෙම වැඩසටහන හා සම්බන්ධවූ ප්‍රජාව ආර්ථික, සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය සෘජුව යොදා ගැනීම කැපීපෙනෙන ලක්ෂණයකි. ඒ හරහා සමස්ථ ආර්ථික වර්ධනයට දිවනැගුම වැඩපිළිවෙලින් විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

මෙම තත්වය වඩාත් ස්ථාවර කරනු වස් 2013 අංක 01 දරණ දිවනැගුම පනත එළිදැක්වීනි. එම පනත තුළ අන්තර්ගතව ඇත්තේ ප්‍රජාවගේ සුබ සාධනය සාක්ෂාත් කෙරෙන සංවර්ධන වැඩසටහන්වීම කැපීපෙනෙන ලක්ෂණයකි. සෑම සංවර්ධන වැඩසටහනක්ම ප්‍රජාව මූලික කර ගත යුතු බව මෙම පනතේ 09 වන වගන්තිය යටතේ පැහැදිලිව දක්වා ඇත. එහි සඳහන් වන්නේ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි එක් එක් ග්‍රාමනිලධාරී කොට්ඨාශයක් සඳහා හෝ එවැනි කොට්ඨාශ කීපයක් ආවරණය වන පරිදි දිවනැගුම ප්‍රජාමූල සංවිධාන ආරම්භ කළ යුතු බවය. මෙලෙස ආරම්භ කෙරෙන ප්‍රජාමූල සංවිධාන දිවනැගුම ප්‍රතිලාභීන් හා ස්වකීය කැමැත්තෙන් මේ සඳහා දායකවන ප්‍රතිලාභීන් සියලුදෙනා ගේ සහභාගීත්වය ලබා ගත යුතුය.

දිවි නැගුම පනතේ සඳහන් පරිදි දිවනැගුම දෙපාර්තමේන්තුව මගින් ඉටුකළ යුතු සියලු සංවර්ධන කාර්යයන් ප්‍රජාමූල සංවිධාන මූලික කොට ගෙන ප්‍රජාවගේ පූර්ණ සහභාගීත්වයෙන් ඉටු කළ යුතුවේ. ප්‍රජාමූල සංවිධාන පිහිටුවීමට සමගාමීව ප්‍රාදේශීය සංවිධාන හා දිස්ත්‍රික් කමිටු ද පිහිටුවා පවත්වාගෙන යා යුතුය.

මේ සියලු සංවිධාන පිහිටුවී, යාවත්කාලීන කිරීම, පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීම මෙන්ම එම සමිති වල සියලු කටයුතු අධීක්ෂණය කිරීම දිවනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇති ප්‍රජාමූල සංවිධාන අංශය මගින් සිදු කෙරේ.

ඒ අනුව දිවනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මෙම අංශයේ කාර්ය භාරය දියත් කිරීම මගින් ප්‍රජාව සම්බන්ධවන පහලම සංවිධානාත්මක ඒකකය වන කුඩාකණ්ඩායම්වලින් සකස් වූ සමිති ඒකරාශී කොට

සංවිධාන ගතකිරීමෙන් ඔවුන් බලගැන්වීම සිදු කළ යුතු විය. එය සිදු කළ හැකිවන්නේ ප්‍රජාමූල සංවිධාන ශක්තිමත් කිරීම හා නව ප්‍රජාමූල සංවිධාන ස්ථාපිත කිරීම මගිනි.

5.1.1. ඉටු කළ යුතු කාර්යභාරය

ඉහතින් සඳහන් කළ කාර්යභාරයන් ඉටුකිරීම සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් දිස්ත්‍රික්කවල සේවයේ නියුතු නිලධාරීන් ට දිවිනැගුම පනත පිළිබඳව හා එහි කාර්ය භාරය , අරමුණු හා පරමාර්ථ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙනී ගියේය. මෙය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව පනතක් මගින් ස්ථාපිත කර ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එ නිසා එකී කරුණු සාක්ෂාත් කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කරන ලදී.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා පරමාර්ථ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2014 වර්ෂයේ මැයි, ජූනි මාසවලදී ක්‍රියාත්මක කරන ලදී. (එම වැඩසටහන්වල ප්‍රගතිය සඳහන් ඇමණුම් මීට යා කොට ඇත).

මෙහි මූලික අරමුණ වූයේ දෙපාර්තමේන්තු පනත පිළිබඳව හා එහි කාර්යභාරය පිළිබඳව නිලධාරීන් හා ප්‍රජාව දැනුවත් කිරීම මගින් ශක්තිමත් ප්‍රජාමූල සංවිධාන ජාලයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමය. එනම් නිලධාරීන්ට පනතේ කාර්යභාරය පිළිබඳව අවශ්‍ය මූලික දැනුම ලබාදීමය. ඒ සඳහා එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වන ලදී. එම දැනුවත් කිරීමේ වැඩසටහනට ඇතුළත් වූ මාතෘකා පහත සඳහන්ය.

5.1.2. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා;

- දිවිනැගුම සංවර්ධන ප්‍රවේශය.
- ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් සැපයීම තුළින් දිළිඳුකම අවම කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා හඳුනා ගැනීම.
- දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන ගොඩනැංවීමේදී අනුගමනය කළ යුතු ක්‍රමෝපායන් හා ඊට අවශ්‍ය ශිල්ප ක්‍රම භාවිතා කිරීම.
- දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීම උදෙසා නිලධාරීයාගේ කාර්යභාරය පැහැදිලි කිරීම.

මෙවැනි වැඩසටහන් තුළින් නිලධාරීන්ට හා ප්‍රතිලාභීන්ට දිවිනැගුමෙහි කාර්යභාරය පිළිබඳව මූලික අවබෝධයක් ලබාදීමට උත්සහ කරන ලදී. එක් එක් දිස්ත්‍රික්කය සඳහා පැවති වැඩසටහන් වල වියදම් වාර්තා වගුව 08 යටතේ ඉදිරිපත් කරමි.

වගුව - 08 දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් සහ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමේ ජාතික වැඩමුච්චේ ප්‍රගතිය - 2014

අනු අංකය	කලාපය	දිස්ත්‍රික්කය	වැඩසටහන් සංඛ්‍යාව	පැවැත්වූ දිනය	පැවැත්වූස්ථානය	සහභාගී වූ සංඛ්‍යාව	නිදහස් කරන ලද ජීවිත පාදක (රු.)
1	අංක 1	කොළඹ	1	2014.06.06	බිෂොප් විද්‍යාලය	740	458,609.00
2		කළුතර	1	2014.06.27	මතුගම ප්‍රාදේශීය සභාග්‍රවනාගාරය	1000	355,400.00
3		ගාල්ල	2	2014.06.26	ගාල්ල හෝල් සී. ශාලාව/බද්දේගම ව. පු. ම.	1368	520,440.00
4		මාතර	2	2014.06.17	නගර සභාග්‍රවනාගාරය/වැලිගම නගර සභාග්‍රවනාගාරය	1300	540,900.00
5		රත්නපුර	2	2014.06.18	සබරගමුව පළාත් ග්‍රවනාගාරය / සමුදිලත් සවශාලාව	800	384,000.00
6	අංක 2	ගම්පහ	2	2014.06.03/04	නයිවල සංඝ සභා ශාලාව	2100	716,300.00
7		කුරුණෑගල	2	2014.05.29/ 2014.06.05	කුරුණෑගල නගර ශාලාව	2600	869,800.00
8		පුත්තලම	1	2014.05.30	සමුපකාර රංග ශාලාව - මාදම්පේ	790	336,200.00
9		කෑගල්ල	1	2014.05.27	ශාන්ත ජෝශප් බාලිකා විදුහල	852	284,980.00
10	අංක 3	මහනුවර	2	2014.06.23/24	මහාමායා බාලිකා විදුහල	1800	774,780.00
11		නුවරඑළිය	1	2014.06.26	නුවරඑළිය නගර ශාලාව	799	291,570.00
12		මාතලේ	1	2014.06.20	මාතලේ නගර ශාලාව	857	353,962.00
13		බදුල්ල	1	2014.06.16	ඌව පළාත් පුස්තකාලය ග්‍රවනාගාරය	990	377,100.00
14	අංක 4	හම්බන්තොට	1	2014.06.28	ශ්‍රී ලංකා සිංගප් පුර ප්‍රජා සන්කාරක මධ්‍යස්ථානය	1133	389,470

15		මොණරාගල	1	2014.07.11	වැල්ලවායමහින්දරාජපක්ෂ සම්මන්ත්රණශාලාව	723	262,900.00
16		අම්පාර	2	2014.07.17/ 2014.07	අම්පාරකවිචේරිය - සිංහලසමන්තුරෙයිනගරශාලාව - දෙමළ	300 700	391,400.00
17	අංක 5	අනුරාධපුරය	3	2014.06.10/25/27	උතුරුමැදපළාත් රැස්වීම් ශාලාව	1283	607,275.00
18		පොළොන්නරුව	1	2014.06.23	පුලතිසිඛුද්ධිමණ්ඩපය	881	359,705.00
19		ත්‍රිකුණාමලය	2	2014. ජූලි		393	188,655.00
20		මඩකලපුව	2	2014.06.27/28	Derba ශාලාව	750	299,200.00
21	අංක 6	යාපනය	2	2014 ජූලි	වීරසිංහම් ශාලාව	900	747,400.00
22		කිලිනොච්චිය	1	2014 ජූලි	දිස්ත්‍රික් සමුපකාරශාලාව	500	225,700.00
23		මුලතිව්	1	2014 අගෝස්තු	ප්‍රාදේශීය සභාගොඩනැගිල්ල	500	225,700.00
අනු අංකය	කලාපය	දිස්ත්‍රික්ක	නිසංඛ්‍යාව	පැවැත්වූ දිනය	පැවැත්වූ ස්ථානය	සහභාගී වූ සංඛ්‍යාව	නිදහස් කරන ලද අය (රු.)
24		වවුනියාව සිංහල/දෙමළ	2	2014 ජූලි, අගෝ.	දිස්ත්‍රික් ලේකම් කාර්යාලය	496 214	344,100.00
25		මන්නාරම	1	2014 අගෝස්තු	නගර සභා ශාලාව	500	225,700.00
	එකතුව					23559	10,531,246.00

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

06. ජීවනෝපාය සංවර්ධන අංශයේ කාර්යසාධනය

2014 වර්ෂයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව දිවිනැගුම පනතට අනුකූලව යමින් ආර්ථික හා සමාජීය මට්ටමින් පුද්ගලයා, පවුල, කණ්ඩායම් සවිබල ගැන්වීම උදෙසා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වූ අතර ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත රු.මි. 3060 ක ප්‍රතිපාදන වෙන් කර දෙන ලදී.

මෙම ප්‍රතිපාදන ප්‍රමාණයන්ට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මහජන නියෝජිතයින්ගේ ජීවනෝපාය ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් රු.මි. 86.88 ක ප්‍රතිපාදන ප්‍රමාණයක් අනුමත කරන ලද බැවින් අනුමත මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රු.මි. 3146.88 විය.

ඒ අනුව “දොරින් දොරට ගමින් ගමට “ යන තේමාව පදනම් කර ගනිමින් පවුල් ඒකකය තුළ වියදම් අඩුකර ගැනීමත් අමතර ආදායම් ලබා ගැනීමේ හා ගෘහස්ත මට්ටමින් කෘෂිකාර්මික, කාර්මික හෝ සේවා ක්ෂේත්‍ර තුළින් රැකියා අවස්ථා ඇති කර ගැනීම හරහා අමතර ආදායම් මාර්ග විවර කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් 2015 දිවිනැගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.

ඉහතින් දැක්වූ පරිදි දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු සංවර්ධන කටයුතු කඩිනම් හා ඉලක්කගත ප්‍රවේශයකට යොමු කරලීමටත් පරිපාලන පහසුවත් උදෙසා දිස්ත්‍රික්ක 25, දිවිනැගුම කලාප 06 කට ගොනුගත කරන ලදී. වෙන් කරන ලද රු.මි. 3060 ක ප්‍රතිපාදන මැතිවරණ කොට්ඨාශයකට රු.මි. 20 ක් වන පරිදි කොට්ඨාශ 150 ක් වෙත පලමු අදියරේදී වෙන්කරන ලද අතර ව්‍යාපෘති අවශ්‍යතාවය පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට ගලපා ගැනීමේ හැකියාව අදාළ නිලධාරීන්ට හා සම්බන්ධීකරණ කමිටු වලට පැවරෙන ලදී. මෙහිදී දිවිනැගුම කලාප වෙත අදාළ ප්‍රතිපාදන සඳහා මුදල් අග්‍රිම ලබා දීමට කටයුතු කිරීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළයුතු වේ.

ඒ අනුව පහත පරිදි ප්‍රධාන වැඩසටහන් 05 ක් යටතේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කල අතර රු.මි. 1715.82 ක් වැය කරමින් ඵලදායී ව්‍යාපෘති 94,797 ක් නිම කිරීමට ජීවනෝපාය සංවර්ධන අංශයට හැකිවිය.

1. කෘෂි සංවර්ධන වැඩසටහන
2. පශු සම්පත් සංවර්ධන වැඩසටහන
3. ධීවර සංවර්ධන වැඩසටහන
4. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
5. අලෙවි සංවර්ධන වැඩසටහන



හාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ඉහත වැඩසටහන් වලට අමතරව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු දිවිනැගුම ප්‍රජාමූල බැංකු සංගම් හරහා ක්‍රියාත්මක වන ජීවනෝපාය වක්‍රීය අරමුදල මගින් ද වාර්ෂිකව ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය කිරීමට හැකිවීම මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතුය

ඒ අනුව කලාප මට්ටමින් වෙන් කරන ලද හාණ්ඩාගාර ප්‍රතිපාදන ප්‍රමාණයන් හා නිමකරන ලද ව්‍යාපෘති සමඟින් දරන ලද ආයෝජනයන් පහත පරිදි වේ.

වගුව - 09


වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණයන් හා නිමකරන ලද ව්‍යාපෘති

කලාපය	මැතිවරණ කොට්ඨාශ ගණන	දිස්ත්‍රික් ගණන	වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	යවන ලද ප්‍රතිපාදන ප්‍රමාණය (රු.)	නිම කරන ලද ව්‍යාපෘති ගණන	දරණ ලද ආයෝජනය (රු.මි.)	ප්‍රතිලාභී පවුල් ගණන
අංක 01	48	05	975.00	833.00	22,973	378.09	22,973
අංක 02	41	04	835.00	714.00	19,356	408.88	19,356
අංක 03	31	04	615.00	527.00	22,481	490.08	22,481
අංක 04	11	03	275.00	238.00	13,200	179.58	13,200
අංක 05	16	04	421.88	355.32	15,318	234.24	15,318
අංක 06	13	05	25.00	25.00	1,469	24.95	1,469
එකතුව	160	25	3146.88	2692.32	94,797	1715.82	94,797

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

*ඉහත දිස්ත්‍රික්ක මට්ටමින් වූ ආයෝජනයන් පිළිබඳව සංඛ්‍යාත්මක දත්තයන් ඇමුණුම් අංක 01 මගින් දක්වා ඇත.

ප්‍රස්ථාරය - 03 කලාප මට්ටමින් නිමකරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව හා දරණ ලද ආයෝජනය



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

*ලබාදුන් භාණ්ඩාගාර ප්‍රතිපාදනයන්ට අදාළව ඉහත ගණනය කිරීම් පෙන්වා දී ඇත.

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී වසමක්ම නියෝජනය වන පරිදි ඉහත ව්‍යාපෘති ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික හා සමාජීය වශයෙන් අවාසි සහගත තත්වයට පත්ව ඇති පවුල් මෙන්ම වැන්දඹු , අබාධිත, කාන්තා පවුල් කෙරෙහිද වැඩි අවධානය යොමු කරමින් හා අඩු ආදායම්ලාභීන් මෙන්ම යම් ආදායම් මට්ටමක සිටින ප්‍රතිලාභීන් සඳහාද පහත නිර්ණායකයන්ට අනුකූලව ප්‍රතිපාදන වෙන් කරමින් ජීවනෝපාය මාර්ග විවර කර දීමට ක්‍රියා කරන ලදී.




වගුව - 10 නිම කරන ලද ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සාරාංශගතව

<i>ව්‍යාපෘති නිර්ණායකයන්</i>	<i>මුළු ව්‍යාපෘති සංඛ්‍යාව</i>	<i>ලබාදුන් මුදල් ප්‍රමාණය (රු.මි.)</i>
A - 100 % ක ව්‍යාපෘති ප්‍රදානයන් ලබා දීම	58,158	1027,56
B -ව්‍යාපෘති මුදලින් 50 % ක් ලබා දී නැවත වාරික වශයෙන් අයකිරීම	36,554	681.60
C - ලබා දුන් 100 %ව්‍යාපෘති මුදල නැවත වාරික වශයෙන් අයකිරීම	85	6.60
D - ජීවනෝපාය චක්‍රීය අරමුදලින් ව්‍යාපෘති ගැන්වීම	837	27.59
එකතුව	95,634	1743.35

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

- ආර්ථික හා සමාජීය වශයෙන් අවාසි සහගත තත්වයට පත්ව ඇති පවුල් මෙන්ම වැන්දඹු , අබාධිත, කාන්තා පවුල් සඳහා මෙන්ම අඩුආදායම්ලාභීන් සඳහා රු. 75,000/- උපරිමයකට යටත්ව ව්‍යාපෘති ප්‍රදානයන්, - A
- යම් ආදායම් මට්ටමක සිටින ප්‍රතිලාභීන් සඳහා රු. 75,000/- උපරිමයකට යටත්ව අවශ්‍ය ව්‍යාපෘති මුදලින් 50 % ක් ලබා දී චක්‍රීය අරමුදලට වාරික වශයෙන් නැවත අයකිරීම - B
- ලබා දුන් 100 %ව්‍යාපෘති මුදල නැවත වාරික වශයෙන් අයකිරීම - C
- දැනට පවත්නා ජීවනෝපාය චක්‍රීය අරමුදලින් ව්‍යාපෘති ගැන්වීම. - D

ප්‍රස්ථාරය - 04 නිම කරන ලද ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ප්‍රස්ථාරගතව දැක්වීම




මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ඉහත නිර්ණායකයන්ට අනුව වැඩසටහන් මට්ටමින් භාණ්ඩාගාර ප්‍රතිපාදන හා ජීවනෝපාය වක්‍රය අරමුදල් යටතේ මුදල් ලබා දී ක්‍රියාත්මක කර නිම කරන ලද ජීවනෝපාය ව්‍යාපෘතීන්හි භෞතික හා මූල්‍ය ප්‍රගතිය පහත පරිදි පෙන්වා දිය හැකිය.

වගුව - 11 වැඩසටහන් අනුව මූල්‍ය හා භෞතික ප්‍රගතිය

වැඩසටහන	නිම කරන ලද සංඛ්‍යාව	වියදම (රු.ම.)	ව්‍යාපෘති ගැන්වූ ප්‍රතිලාභීන් ගණන
කෘෂි සංවර්ධන	32,524	388.72	32,524
පශු සම්පත් සංවර්ධන	19,240	363.98	19,240
ධීවර සංවර්ධන	1,786	36.61	1,786
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන	30,571	795.05	30,571
අලෙවි සංවර්ධන	10,676	131.45	10,676
එකතුව	94,797	1715.81	94,797
ජීවනෝපාය වක්‍රය අරමුදල මගින්	837	27.59	837

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.1. කෘෂි සංවර්ධන වැඩසටහන

තම ගෙවත්ත නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු, පලතුරු මෙන්ම දේශීය ආහාර භෝගයන් වගාකිරීමට අත්වැලක් සපයා දීමත් ගෘහණියන්ගේ අපතේ යන කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම හරහා අමතර අදායම් මාර්ග විවර කර ගැනීමත් උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ රු.මි.388.73 ක් වැය කරමින් කෘෂි ව්‍යාපෘති 32,524 සඳහා ප්‍රතිලාභීන් යොමු කරමින් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට දිවිනැගුම වැඩසටහන යටතේ හැකියාව ලැබීණි.



විශේෂයෙන් මෙහිදී කෘෂිකර්ම සංවර්ධන ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක කරන ලද පහත සඳහන් ව්‍යාපෘති විශ්ලේෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ අමතර අදායම් මාර්ගයන් උදා කර ගැනීම කෙරෙහි අවධානය වැඩි වශයෙන් යොමුව ඇති බවයි.

මෙහිදී තේ වගා ව්‍යාපෘති වැඩි දියුණු කිරීම කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට දිවිනැගුම වැඩසටහනට හැකියාව ලැබී තිබුණි. එමෙන්ම එදිනෙදා කෘෂිකාර්මික කටයුතු කිරීමේදී ප්‍රජාවට අත්‍යාවශ්‍ය උපකරණ එනම් වතුර මෝටර්, ජල ටැංකි, දියර ඉසින යන්ත්‍ර, ජල බට, උදලු, විල් බැඳක්ක, මුල්ලු, වැනි ප්‍රාග්ධන භාණ්ඩයන් ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොදුවේ දැකිය හැකි ලක්ෂණයකි.

එසේම අමතර ආදායම් මාර්ග කෙරෙහි යොමුව ඇති බව වඩාත් පැහැදිලි වනුයේ විසිතුරු මල් වගාව, ගම්මිරිස් වගාව, මී මැසි පාලනය, කුරුඳු වගාව, ලොකු එෂු හා පලතුරු වගාවවන් සඳහා වැඩි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් නැඹුරු වීමෙන් වේ.

ව්‍යාපෘති වර්ගය	සංඛ්‍යාව	පැල/උපකරණ/භාණ්ඩ/ යෙදවුම්/සතුන් ප්‍රමාණය	වියදම (රු.මි.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
කෘෂි ළිං	102	102	2.35	102
කෘෂි උපකරණ කට්ටල	3,744	36,761	44.34	3,744
ජල ටැංකි	3,684	3,702	34.82	3,684
ගෙවතු උපකරණ	4,446	16,269	28.99	4,446
රබර් පැල	925	26,409	3.44	925
දියර ඉසින යන්ත්‍ර	2,972	3,053	37.35	2,972
තේ වගාව	6,834	4,204,870	80.85	6,834
විසිතුරු මල් වගාව	1,076	64,989	16.06	1,076
තවාන් උපකරණ	1,041	6,123	19.11	1,041
කිතුල් පැණි නිශ්පාදනය	57	70	0.60	57
වතුර මෝටර	3,543	3,612	69.66	3,543
ගම්මිරිස් පැල	1,141	178,497	19.42	1,141
බිම්මල් වගාව	465	1,175	9.65	465
මීමැසි පාලනය	272	1,014	1.49	272
පලතුරු වගාව	1,167	55,240	4.98	1,167
එළවළු වගාව	177	2,434	1.38	177
ආරක්ෂිත ගෘහ	175	175	5.30	175
රටකපු වගාව	50	50	0.67	50
ඉඟුරු වගාව	53	53	1.00	53
බඩඉඟුරු වගාව	62	13,755	0.43	62
කුරුඳු වගාව	338	107,306	4.84	338
ලොකු ඵෑණු	200	200	2.00	200
එකතුව	32,524	4,725,859	388.73	32,524

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.2. පශු සම්පත් සංවර්ධන වැඩසටහන

පශු සංවර්ධන වැඩසටහන යටතේ රු. මි. 363.98 ක් වැය කරමින් ප්‍රතිලාභීන් 19,240 කට අවශ්‍ය ව්‍යාපෘති 19,240 ක් ක්‍රියාත්මක කර නිම කිරීමට දිවුනුගම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ හැකියාව ලැබී තිබුණි.



මෙහිදී කිරිගව පාලනය සඳහා වැඩි මූල්‍ය ආධාර ලබාදී තිබූ අතර ජීවනෝපාය වැඩසටහනේ ඉලක්කයක් වූ කිරි ගොවීන් නගා සිටුවීම කෙරෙහි සෑම දිස්ත්‍රික්කයක්ම කටයුතු කර තිබිණි.

එමෙන්ම මීට අමතරව දෛනික පරිභෝජනයට අවශ්‍ය කිරි ලබා ගැනීම හා අමතර ආදායම් ලබා ගැනීම කෙරෙහි ද නැඹුරුතාවයක් දක්වා ඇති බවද, කෙසේ වුවද වැඩි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් කුකුළු පාලන ව්‍යාපෘති

කෙරෙහි යොමු ගතවීම මෙහිදී විශේෂ ලක්ෂණයක් වන අතර කුකළු පැටවුන් 386,446 ක් පමණ ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කර ඇත.

වගුව - 13 නිම කරන ලද පශු සංවර්ධන ව්‍යාපෘති විශ්ලේෂණය

ව්‍යාපෘති වර්ගය	සංඛ්‍යාව	සතුන් / උපකරණ/භාණ්ඩ/ යෙදවුම්ප්‍රමාණය	වියදම (රු.මි.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
කුකුළු පැටවුන්	11,846	369,771	114.10	11,846
කිරිගව පාලනය	3,379	3,574	152.41	3,379
ගවගාල් ඉදිකිරීම	1,817	3,272	42.67	1,817
ඌරු පැටවුන්	90	323	1.76	90
එළු පාලනය	1,503	4,912	40.76	1,503
කුකුළු කොටු	291	1,182	4.06	291
සත්ත්ව උපකරණ	274	3,362	5.08	274
එළු මඩු	4	7	0.04	4
මීගව පාලනය	36	43	3.10	36
එකතුව	19,240	386,446	363.98	19,240

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.3. ධීවර සංවර්ධන වැඩසටහන

ධීවර සංවර්ධන වැඩසටහන යටතේ රු.මි. 36.61 ක් වැය කරමින් ධීවර ප්‍රතිලාභීන් 1,786 ගේ ධීවර කටයුතු වැඩිදියුණු කර ගැනීම උදෙසා මූල්‍ය ආධාර සැපයීමට අප දෙපාර්තමේන්තුවට හැකියාව ලැබිණි. පහත දැක්වෙන ධීවර ව්‍යාපෘති විශ්ලේෂණය තුළින් ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රතිලාභීන්ට අත්‍යාවශ්‍ය පවතින ධීවර ආම්පන්න හා උපකරණ මෙන්ම ජීවිත ආරක්ෂාව පිළිබඳවද සහය ලබා දීමට හැකිවීම විශේෂත්වයක් බව පෙන්වා දිය හැකිය.

වගුව - 14 ධීවර සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය

ව්‍යාපෘති වර්ගය	සංඛ්‍යාව	/යන්ත්‍රෝපකරණ/භාණ්ඩ/ යෙදවුම්/සතුන් පැල/ ප්‍රමාණය	වියදම (රු.මි.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
ධීවර ආම්පන්න/උපකරණ	1,077	3,552	23.27	1,077
විසිතුරු මත්ස්‍ය වගාව	132	6,2149	2.28	132
මිරිදිය මත්ස්‍ය පාලනය	52	3,0131	2.25	52
මිරිදිය ටැංකි	6	9	0.86	6
ඔරු ලබා දීම	71	83	3.71	71
ජලජ පැළෑටි	53	303	2.54	53

ජීවිතාරක්ෂක කඩා	359	359	0.99	359
ධීවර නිෂ්පාදන	36	36	0.71	36
එකතුව	1,786	96,622	36.61	1,786

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.4 කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන

2014 දිව්‍යාගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ වැඩි අවධානය ලබා ගෙන ඇති ව්‍යාපෘතිය ලෙස කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය බව පෙන්වා දිය හැක්කේ, දිස්ත්‍රික්ක වෙත වෙන් කරන ලද වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ සඳහා වැය කර ඇති ආකාරය පහත විශ්ලේෂණය තුළින් මනාව ගම්‍ය වන බැවිණි.



මෙහිදී රු. මි. 795.05 ක් වැය කරමින් විවිධ වූ කර්මාන්තයන් හි යෙදෙන 30,571 ක් වූ ප්‍රතිලාභීන් වෙත යන්ත්‍රෝපකරණ හා ප්‍රාග්ධන භාණ්ඩයන් 40,114 ක් ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදයන් සැපයීමට හැකිවිණි.

වගුව - 15 නිම කරන ලද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘති විශ්ලේෂණය

ව්‍යාපෘති වර්ගය	සංඛ්‍යාව	යන්ත්‍රෝපකරණ/ භාණ්ඩ/ යෙදවුම්/සතුන් ප්‍රමාණය	වියදම (රු.මි.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
මහන මැෂින්	11,471	12,051	330.84	11,471
වඩු උපකරණ	4,727	6,869	154.27	4,727
ඇඹරුම් යන්ත්‍ර	2,137	2,502	44.29	2,137
වෙල්ඩින් යන්ත්‍ර	2,247	2,531	42.21	2,247
කම්ප්‍රෙසර් යන්ත්‍රය	926	942	25.18	926
රසකැවිලි / බයිට් නිශ්පාදන	578	876	10.30	578
ස්වර්ණාභරණ නිශ්පාදන	66	90	1.12	66
විසිතුරු අයිතමයන්	82	82	1.11	82
අත්කම් නිශ්පාදන	235	695	9.88	235
පෙදරේරු උපකරණ / යන්ත්‍ර	2,421	6,308	46.01	2,421
විදුලි උපකරණ	577	825	12.05	577
ආපනශාලා/ බේකරි උපකරණ	1,568	2,488	37.61	1,568
ඇඳුම් මැසීම	1,599	1,629	41.19	1,599
සුළු කර්මාන්තය	684	708	16.85	684
වේවැල් කර්මාන්තය	58	82	0.68	58

වී තම්බන බැරල් / බොයිලේරු	318	318	4.78	318
ඉටිපන්දම් නිෂ්පාදනය	95	95	2.83	95
පොල්තෙල් නිෂ්පාදනය	72	72	1.58	72
රන් කර්මාන්තය	20	20	0.18	20
වලං කර්මාන්තය	83	321	2.38	83
රබර් නිෂ්පාදන යන්ත්‍ර	28	28	1.12	28
කොහු ආශ්‍රිත නිෂ්පාදන	263	266	4.40	263
තණකොළ කපනමැෂින්	316	316	4.19	316
එකතුව	30,571	40,114	795.05	30,571

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.5. අලෙවි සංවර්ධන වැඩසටහන

දැනටමත් විවිධ වූ ජීවනෝපාය වෘත්තීන් හි යෙදෙන ප්‍රතිලාභීන්ගේ පවත්නා ආර්ථික හා සමාජීය මට්ටම වඩාත් වර්ධන කර ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ රු.මි. 131.45 ක් වැය කරමින් ප්‍රතිලාභී 10,688 කගේ අලෙවි කාර්යයන් උදෙසා අවශ්‍ය 15,936 ක් වූ ප්‍රාග්ධන උපකරණ සැපයීමට හැකියාව ලැබී ඇති බව පහත දැක්වෙන ව්‍යාපෘති විශ්ලේෂණ තුළින් පෙන්වා දිය හැකිය.



වගුව - 16

නිම කරන ලද අලෙවි සංවර්ධන ව්‍යාපෘති විශ්ලේෂණය

ව්‍යාපෘති වර්ගය	සංඛ්‍යාව	උපකරණ/භාණ්ඩ/යෙදවුම් ප්‍රමාණය	වියදම (රු.මි.)	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
ජංගමරථ / ජංගම අලෙවිසැල්	472	472	8.74	472
ගැස් සිලින්ඩර / ගයින්ඩර	715	786	6.46	715
විදුලි තරාදි	730	739	10.38	730
ශිතකරණ	535	535	20.28	535
විදුරු අල්මාරි	671	685	10.28	671
රූපලාවන්‍ය උපකරණ	797	929	17.59	797
ජායාරූප උපකරණ	41	50	2.02	41
වාහන / පාපැදි අළුත්වැඩියාව	199	364	5.57	199
සන්නිවේදන උපකරණ	44	45	1.75	44
කේටරින් උපකරණ	625	1,208	6.13	625
විදුලි උපකරණ	146	254	1.82	146
ගෘහස්ත වෙළඳාම / අලෙවි කුටි	5,026	8,970	34.15	5,026
රසකැවිලි / බයිට් නිෂ්පාදන	504	534	3.19	504
කුළුබඩු නිෂ්පාදන අලෙවිය	45	45	1.25	45
කිරි නිෂ්පාදන අලෙවිය	55	55	0.65	55
උත්සව භාණ්ඩ	83	265	1.19	83
එකතුව	10,688	15,936	131.45	10,688

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

6.6. ජීවනෝපාය වක්‍රය අරමුදල

2007 වර්ෂයේ ජාතික සවිස ගම්පුබුදු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන යටතේ ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය දරණ ලද ආයෝජනයෙන් 50% ක් වාරික වශයෙන් නැවත අයකර ජීවනෝපාය වක්‍රය අරමුදල සමෘද්ධි බැංකු සංගම් මට්ටමින් ආරම්භ කරන ලදී.

එසේ ආරම්භ කරන ලද වක්‍රය අරමුදල වෙත, වාර්ෂිකව ක්‍රියාත්මක ජීවනෝපාය ව්‍යාපෘති යටතේ වාරික අයකිරීම් එකතුවන අතරම ජීවනෝපාය ණය මුදල් ලබා දීමද සිදුවේ. මෙය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මූල්‍ය වත්කමක් වන අතර ඉතා පහසු ප්‍රාග්ධන සම්පාදන මාර්ගයක් බවටද පත්වී ඇත.

වගුව - 17 ජීවනෝපාය වක්‍රය අරමුදලේ 2014 වර්ෂයේ භෞතික හා මූල්‍ය ප්‍රගතිය

ජීවනෝපාය වක්‍රය අරමුදල	ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව	වැයකල මුදල (රු.මි.)
		837

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

වක්‍රය අරමුදලේ ආරම්භයේ සිට 2014.12.31 දින වන විට දිවිනැගුම බැංකු සංගම් 1074 ක් හරහා ජීවනෝපාය ව්‍යාපෘති ණය ලබා දීම් 70,864 ක් සිදුකර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1,717.79 ක් වැය කර ඇත.

වගුව - 18


සමස්ත ආයෝජනය හා විශ්ලේෂණය

වැඩසටහන	නිම කරන ලද සංඛ්‍යාව	වියදම (රු.මි.)	ව්‍යාපෘති ගැන්වූ ප්‍රතිලාභීන් ගණන
කෘෂි සංවර්ධන	32,524	388.72	32,524
පශු සම්පත් සංවර්ධන	19,240	363.98	19,240
ධීවර සංවර්ධන	1,786	36.61	1,786
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන	30,571	795.05	30,571
අලෙවි සංවර්ධන	10,676	131.45	10,676

ජීවනෝපාය වක්‍රය අරමුදල	837	27.59	837
එකතුව	95,634	1743.4	95,634

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 06 වැඩසටහන් මට්ටමින් සමස්ත ව්‍යාපෘති සංඛ්‍යාව හා ආයෝජනය සන්සන්දනාත්මකව



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

වගුව - 19 දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව

ජීවනෝපාය සංවර්ධන වැඩසටහන - 2014

2014.12.31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය

කලාපය	දිස්ත්‍රික්කය	වෙන් කළ ප්‍රතිපාදන (රු.මි.)	යවකාලීන ප්‍රතිපාදන (රු.මි.)	නිදහස් කළ අත් මුදල් (රු.මි.)	නිමිවියාපාති										සමස්ත	
					කෘෂිකර්ම		පශු සම්පත්		ධීවර		කර්මාන්ත		අලෙවි හා සේවා			
					ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)	ගණන	වියදම (රු.මි.)
අංක 01	කොළඹ	300.00	255.00	377.1	300	5.57	278	6.22	29	1.62	2061	67.58	311	6.61	2979	87.60
	කළුතර	160.00	136.00		2753	18.15	238	4.83	33	1.05	2475	42.61	635	10.49	6134	77.13
	රත්නපුර	180.00	153.00		1281	17.61	118	2.49			1520	42.11	553	9.32	3472	71.53
	ගාල්ල	200.00	170.00		3288	27.01	655	5.49	54	0.78	1944	35.79	1077	15.55	7018	84.62
	මාතර	140.00	119.00		801	11.26	101	1.89	501	3.01	1412	32.01	555	9.04	3370	57.21
උප එකතුව		980.00	833.00	377.10	8423	79.60	1390	20.92	617	6.46	9412	220.10	3131	51.01	22973	378.09
අංක 02	ගම්පහ	260.00	221.00	437.0	246	4.91	418	10.38	64	2.93	3171	86.06	667	12.4	4566	116.68
	කුරුණෑගල	280.00	238.00		1546	26.12	1453	43.12	6	0.17	2028	57.72	433	8.31	5466	135.44
	පුත්තලම	120.00	102.00		562	9.02	1424	21.38	287	6.78	722	18.38	232	4.61	3227	60.17
	කෑගල්ල	180.00	153.00		2017	27.76	1596	10.85	4	0.12	2268	53.23	212	4.63	6097	96.59
උප එකතුව		840.00	714.00	437.04	4371	67.81	4891	85.73	361	10.00	8189	215.39	1544	29.95	19356	408.88
අංක 03	මහනුවර	260.00	221.00	496.30	2203	31.81	1922	51.31	8	0.24	3372	110.42	738	12.78	8243	206.56
	මාතලේ	80.00	68.00		1061	13.76	592	17.29	2	0.04	1742	47.19			3397	78.28
	නුවරඑළිය	100.00	85.00		662	7.55	1041	28.09	8	1.66	566	12.52	143	2.24	2420	52.06
	බදුල්ල	180.00	153.00		5136	66.70	1719	41.05	51	0.40	1193	41.10	322	3.93	8421	153.18
උප එකතුව		620.00	527.00	496.30	9062	119.82	5274	137.74	69	2.34	6873	211.23	1203	18.95	22481	490.08
අංක 04	හම්බන්තොට	100.00	85.00	209.00	1139	18.4	43	2.03	45	1.16	1477	41.09	195	1.52	2899	64.20
	මොනරාගල	80.00	68.00		1949	13.96	226	4.29	17	0.38	667	16.79	2970	4.04	5829	39.46
	අම්පාර	100.00	85.00		1471	18.02	1474	23.55	156	3.66	1171	27.74	200	2.95	4472	75.92
උප එකතුව		280.00	238.00	209.00	4559	50.38	1743	29.87	218	5.20	3315	85.62	3365	8.51	13200	179.58
අංක 05	අනුරාධපුරය	140.00	119.00	275.7	2527	29.06	1557	24.80	73	1.58	989	16.79	223	4.27	5369	76.50
	පොලොන්නරුව	116.20	104.20		2197	21.85	2604	20.21	69	2.00	1053	25.50	486	3.85	6409	73.41
	ත්‍රිකුණාමලය	110.68	81.12		594	7.60	18	0.36	208	4.08	318	10.14	466	11.14	1604	33.32
	මඩකලපුව	60.00	51.00		481	7.61	776	30.44	90	1.61	358	8.4	231	2.95	1936	51.01

උප එකතුව		426.88	355.32	275.74	5799	66.12	4955	75.81	440	9.27	2718	60.83	1406	22.21	15318	234.24
අංක 06	වචනියාව		5.00	25.00	50	1.43	75	2.54	1	0.01	26	0.87	3	0.14	155	4.99
	යාපනය		5.00		55	1.44	88	1.46	29	0.81	26	0.70	21	0.58	219	4.99
	මන්තාරම		5.00		5	0.12	643	4.42	1	0.02	12	0.32	3	0.10	664	4.98
	මූලනිච්චි		5.00		200	2.00	136	2.99							336	4.99
	කිලිනොච්චිය		5.00					45	2.50	50	2.50					95
උප එකතුව		0.00	25.00	25.00	310	4.99	987	13.91	81	3.34	64	1.89	27	0.82	1469	24.95
මුළු එකතුව		3146.88	2692.32	1820.18	32524	388.72	19240	363.98	1786	36.61	30571	795.06	10676	131.45	94797	1715.8

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

07. තොරතුරු තාක්ෂණ අංශයේ කාර්යසාධනය

දිව් නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී වලදී තොරතුරු තාක්ෂණය බහුලව යොදා ගනිමින් , කාර්යක්ෂමතාවය හා සඵලදායීතාව වැඩි කරමින් , ජනතාවට වඩාත් කඩිනම් හා ගුණාත්මක සේවාවක් ලබා දීමට සහාය වීම.

7.1. ඉ-දිව්නැගුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

මේ යටතේ මානව සම්පත් කළමනාකරන මොඩියුලය තුළින් සියළු නිලධාරීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම. දිව්නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 26,000 පමණ තොරතුරු මානව සම්පත් කළමනාකරණ මොඩියුලය තුළ කළමනාකරණ කිරීම (Human Resource Management)

7.2. ප්‍රතිලාභී කළමනාකරණ මොඩියුලය තුළින් ග්‍රාම නිලධාරී වසම්වල තොරතුරු හා සහනාධාරලාභී තොරතුරු යාවත්කාලීන කිරීම (Customer Relationship Management)

7.3 2014 තුළ සිදුකල ව්‍යාපෘති පරිගණක වැඩසටහන් තුළ කළමනාකරණ කිරීම (Project & Programme management)

7.4. දිව්නැගුම ප්‍රජාමූල බැංකු පරිගණකගත කිරීමේ වැඩසටහන යටතේ නියමු ව්‍යාපෘතියට අයත් බැංකු 8 සමඟ මෘදුකාංගය නිපදවා අවසන් කිරීම.

දිව්නැගුම ප්‍රජාමූල බැංකුව පරිගණක මෘදුකාංගයන් මගින් ගනුදෙනු කළහැකි ආකාරයට මෘදුකාංගය නිපදවා අවසන් කිරීම හා එය අනෙකුත් දැනට දාඩාංග සපයා ඇති බැංකු වලට ව්‍යාප්ත කිරීම.

7.5. 2013 වර්ෂයට අදාල සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි දිණුම් ඇදීමේ දත්ත පද්ධතිය සකස් කර නිවාස 1200 පිරිනැමීමට කටයුතු කිරීම.

7.6. දිව්නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් පවත්වාගෙන යෑම. ආයතනය නිකුත් කරන චක්‍රලේඛන වෙබ් අඩවිය තුළින් ප්‍රචාරණය කිරීම.

8. මාධ්‍ය අංශයේ කාර්ය සාධනය

සමාජ සාධාරණත්වය ඇති කරමින්, ජීවනෝපාය සංවර්ධන කටයුතු ඔස්සේ ජීවන තත්වය ඔප්නංවාලීම මඟින් රටේ දිළිඳුකම අවම කිරීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති හා සමාජ සුභසාධන, සමාජ ආරක්ෂණ හා සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳව රටේ පොදු ජනතාව හා අනෙකුත් වගකිව යුතු අංශ නිරන්තරව දැනුවත් කිරීම මාධ්‍ය අංශයේ ප්‍රධාන කාර්යභාරයයි.

8.1. අරමුණ

දුගීබව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට හා අඩු ආදායම් ලාභී ජන කොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවන් ගොඩ නගමින් දිවි නැගුම ව්‍යාපාරය පුළුල් සංවාදයකට භාජනය කරමින් එහි සංවර්ධනය වඩාත් ඵලදායී හා කාර්යක්ෂමව ජනතාව අතරට ගෙන යාමට අදාළ ප්‍රචාරන කටයුතු සිදු කිරීම.

8.2. ව්‍යාපෘතිය

රටේ ජාතික ආර්ථික සංවර්ධනයට උරදෙන දිවි නැගුම සංවර්ධන ව්‍යාපෘතීන් කාර්යක්ෂමව හා ඵලදායී කර ගැනීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයට ගැනීම.

8.2.1. විද්‍යුත් මාධ්‍ය භාවිතය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මුල්කොට නාලිකා 07 ක් ආවරණය කරමින් දිවිනැගුම “දොරින් දොරට ගමන් ගමට ” පැය ½ ක ගුවන් විදුලි වැඩසටහන ආරම්භ කිරීම. මෙම වැඩසටහන සෙනසුරාදා - වෙළඳ, ස්වදේශී, රජරට, රුහුණු සේවා මගින් පෙ.ව 11.00 – 11.30 දක්වා, ඉරිදා - කදුරට සේවා මගින් පෙ.ව 11.30 – 12.00 දක්වා හා අගහරුවාදා - වයඹ සේවා මගින් පෙ.ව 8.00 – 8.30 දක්වා ප්‍රචාරණය කර ඇත. එම ප්‍රචාරණ වැඩසටහන් මාලාව තුළ මීට අමතරව සේවා දායක ප්‍රතිලාභ වශයෙන් තත්පර 60 පටිගත කරන ලද හඬ කොටස් දිනකට 10 බැගින්, තත්පර 30 පටිගත කරන දැනුවත් කිරීමේ පණිවිඩ දිනකට වාර 3 බැගින්, සතිපතා විනාඩි 30 ක වාර්තා වැඩසටහනට අදාළ පූර්ව නිවේදන + තත්පර 10 සේවා දායක ඉදිරිපත් කිරීම දිනකට 3 වරක් බැගින් සෑම දිනකම ප්‍රචාරණය කර ඇත.

ඒ අනුව දිවි නැගුම සංවර්ධන වැඩසටහන් පිළිබඳව පැය ½ සතිපතා ගුවන් විදුලි වැඩසටහන් 12 ක් හා කෙටි දැන්වීම් හඬ කොටස් හා කෙටි දැන්වීම් වාර 270 ක් ප්‍රචාරය කර ඇත.

8.3. මුද්‍රිත මාධ්‍ය කටයුතු

ජාතික පුවත්පත් වල පල කෙරෙන දිවිනැගුම සංවර්ධන ව්‍යාපාරය ආශ්‍රිත දෛනික ප්‍රවෘත්ති වාර්තා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අවධානයට යොමු කර ඒ මගින් අදාළ අංශ සම්බන්ධීකරණයෙන් අදාළ කටයුතු සඳහා පියවර ගැනීම.

කාලීනව සිදු කෙරෙන උත්සව අවස්ථා සඳහා පුළුල් මාධ්‍යය ප්‍රචාරණ කටයුතු වශයෙන් ජාතික පුවත් පත් වල පුවත් පත් දැන්වීම්, තීරුපටි දැන්වීම් හා ලිපි වාර්තා පල කිරීම. අත්පත්‍රිකා, සගරා, සමරුකලාප, කුඩා පොත් මුද්‍රණය හා අනෙකුත් කටයුතු සිදු කිරීම.

8. ප්‍රජාමූල බැංකු අංශයේ කාර්යසාධනය

ප්‍රජාමූල බැංකු අංශය.

1996 වර්ෂයේදී ආරම්භ කරන ලද සමෘද්ධි අධිකාරියේ " ණය අංශය " කාලීන වශයෙන් සිදුවූ ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතු කොටගෙන 1998 වසරේදී "බැංකු මූල්‍ය කටයුතු " අංශය ලෙස නම් කරනු ලැබීය. ඒ අනුව බැංකු මූල්‍ය අංශය ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු මෙන්ම දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ ඉතුරුම් පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා ද කටයුතු කරනු ලබයි. එහෙත් 2013 අංක 01 දරණ දිවිනැගුම පනත මගින් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් කරන ලදී. එතෙක් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතේ පැවති බැංකු සංගම් හා මහ සංගම් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රජාමූල බැංකු සංගම් හා ප්‍රජාමූල බැංකු සමිති ලෙස නම් කරන ලදී.

9.1 දර්ශනය

"දිවිනැගුම ප්‍රතිලාභීන් හා දිවිනැගුම අඩු ආදායම්ලාභීන්ට විශිෂ්ඨ සේවයක් සපයන තිරසාර සඵලදායී හා කාර්යක්ෂම දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිති බවට පත් කිරීම. "

9.2 මෙහෙවර

"ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ කාර්යයේ දී මූල්‍ය සාක්ෂරතාවය සහිත දිවිනැගුම ප්‍රතිලාභීන් හා දිවිනැගුම අඩු ආදායම්ලාභීන් ස්වයංකාරීත්වයෙන් නොසිටුවීම සඳහා අවශ්‍ය ක්ෂුද්‍ර මූල්‍යකරණය සමඟ ඉදිරියට යමින් තම දිවිනැගුම ප්‍රතිලාභීන් හා දිවිනැගුම අඩු ආදායම්ලාභීන් වෙත විශිෂ්ඨ සේවයක් සපයන සඵලදායී හා කාර්යක්ෂම දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා දිවිනැගුම ප්‍රජාමූල බැංකු සමිති ජාලයක් ගොඩනැගීම."

9.3 හැදින්වීම

1996 වර්ෂයේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය ආරම්භවීමත් සමඟ එහි තවත් අංශයක් ලෙස "ණය අංශය" ආරම්භ කෙරිණි.

කාලීන වශයෙන් සිදු වූ වෙනස්කම් හේතුවෙන් ගෙන මෙම අංශය 1998 වසරේදී "බැංකු මූල්‍ය කටයුතු" අංශය ලෙස නම් කරනු ලැබීය.

1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ පනත අනුව සමෘද්ධි ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි බැංකු සංගම් 1996 දී ආරම්භ කළ අතර, අඩු ආදායම්ලාභීන්ගේ ඉතිරි කිරීම් වර්ධනය කර, ඒ තුළින් ආයෝජන ශක්තිය වැඩි කිරීමටත් නිෂ්පාදන සහ සේවා වර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය (ණය පහසුකම්) සැපයීමටත්, අවිධිමත් ණය ගණුදෙනු අඩු කිරීමටත්, එමගින් ඔවුන් ණය බරින් මුදුවමින් ලාභදායී ආයතනික රටාවක් ඇති කිරීමටත් බලාපොරොත්තු විය.

9.4 අරමුණු

- 01. දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම
- 02. ආයෝජන හැකියාව වැඩි දියුණු කිරීම
- 03. නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කිරීම මගින් ආදායම වර්ධනය කිරීම දිවිනැගුම ප්‍රතිලාභීන්ට ණය පහසුකම් සැපයීම.

ඒ අනුව පිහිටුවන ලද දිවිනැගුම ප්‍රජාමූල බැංකු සංගම් හා ප්‍රජාමූල බැංකු සමිතිවල ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය බවට බැංකු මූල්‍ය කටයුතු අංශය පත්වූ අතර, ඉහත සඳහන් අරමුණු කරා එම ආයතන මෙහෙයවීම බැංකු මූල්‍ය කටයුතු අංශයේ වගකීම සහ කාර්ය භාරය බවට පත්විය.

- 1 ප්‍රජාමූල බැංකු සංගම්, ප්‍රජාමූල බැංකු සමිතිවල ණය, තැන්පතු , සංරක්ෂණ ඇතුළු සියළු මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ මගින් උපදෙස් ලබාදීම හා යාවත්කාලීන කිරීම.
- 2 ප්‍රජාමූල බැංකු සංගම්හි ගණුදෙනු ක්‍රියාකාරිත්වය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය-ණය (ප්‍රතිමූල්‍ය) පහසුකම් ලබාදීම.
- 3 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා සේවක ණය ලබාදීම.
- 4 ප්‍රජාමූල බැංකු සංගම්, ප්‍රජාමූල බැංකු සමිතිවල අරමුදල් ඵලදායීව ආයෝජනය කිරීම.
- 5 ප්‍රජාමූල බැංකු සංගම්, ප්‍රජාමූල බැංකු සමිතිවලට නව තාක්ෂණය හඳුන්වාදීම සහ පරිගණකගත කිරීම.
- 6 බැංකු සංගම්වල ගැටළු දුර්වලතා හා ප්‍රවනතා පිළිබඳව ප්‍රගති සමාලෝචන පැවත්වීම.
- 7 කාර්ය මණ්ඩලය සඳහා දැනුවත් කිරීම් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- 8 බැංකු සංගම්වල අභ්‍යන්තර කළමනාකාරිත්වය පරීක්ෂා කිරීම සඳහා අහඹු විසිත්තයන් කිරීම.
- 9 ප්‍රජාමූල බැංකු පද්ධතිය නිසි ලෙස මෙහෙයවීමට අවශ්‍ය වන සංරක්ෂණ (රක්ෂණ) ක්‍රම පවත්වාගෙන යාම.
- 10 ප්‍රජාමූල බැංකු සංගම්වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ (Policy matters) අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කිරීම, තීරණ ක්‍රියාත්මක කිරීම.
- 11 ප්‍රජාමූල බැංකු සංගම් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දත්ත අවශ්‍ය ආයතන වලට යොමු කිරීම හා එහි ප්‍රගතිය විමසා බැලීම.

මේ අනුව බැංකු මූල්‍ය කටයුතු අංශයේ ක්‍රියාකාරිත්වය දෙයාකාරවේ.

- 1. ප්‍රජාමූල බැංකු සංගම්වල වැඩසටහන.
- 2. ප්‍රජාමූල බැංකු අංශය තුළ ක්‍රියාකාරිත්වය.

9.4.1 ප්‍රජාමූල බැංකු සංගම් වැඩසටහන.

බැංකු සංගම්හි ආරම්භය අදියර 07 කින් ක්‍රියාත්මක වූ අතර 2014.12.31 දින වන විට උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ඇතුළුව දිවයින පුරා බැංකු සංගම් 1,073 ක් ක්‍රියාත්මකවේ.

මේ අනුව බලන විට ප්‍රජාමූල බැංකු සංගම් ලෙස ආරම්භ වූ ශාඛා ජාලය මෙරට ක්ෂුද්‍ර මූල්‍ය කේෂත්‍රයේදී ප ව්‍යාප්තව විහිදී ඇති විශාලතම කුඩා මූල්‍ය බැංකු ආයතනික ව්‍යුහය බවට කෙටි කාලයක් තුළදී පත්වී ඇති අතර ප්‍රජාමූල බැංකු සංගම් පද්ධතිය ජාත්‍යන්තර මට්ටමින් ක්ෂුද්‍ර මූල්‍ය කේෂත්‍රය තුළ කැපී පෙනෙන

ස්ථානයක් හිමි කරගෙන ඇත. සුළු මූල්‍යකරණයේ දැවැන්තයින් අතර, කැපී පෙනෙන ස්ථානයක් හිමි කරගෙන සිටින ප්‍රජාමූල බැංකු සංගම් පද්ධතිය, දිළිඳුකම පිටු දැකීමේ අරමුණුවලට අනුගත වෙමින් තැන්පතු ඒකරාශීකරණය අතින් විශේෂත්වයක් හිමි කරගෙන සිටින අතර, නව බැංකු තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින් බැංකු සංගම් පරිගණක ගත කිරීමේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතී.

2013 වසර අවසානය වනවිට, බැංකු සංගම් 822 ක් මූල්‍ය ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව තිබූ අතර, 2014 අවසානය වනවිට විවිධ මූල්‍ය අර්බුද හමුවේ එම බැංකු සංගම් ප්‍රමාණය 752 ක් විය.

බැංකු සංගම්හි සාමාජිකත්වය හා කොටස් ප්‍රාග්ධනය ප්‍රගතිය - 2014.12.31 දිනට

දිවිනැගුම ප්‍රතිලාභින් රු. 500/- ක කොටසක් මිලදී ගැනීමෙන්, ඔවුනට ප්‍රජාමූල බැංකු සංගමයේ සාමාජිකත්වය හිමිවෙන අතර, ඔවුන් බැංකුවේ කොටස්කරුවන් බවට පත්වේ.

වගුව - 20 බැංකු සංගම්හි සාමාජිකත්වය ප්‍රගතිය - 2000-2014.12.31

වර්ෂය	ගැහැණු[[පිරිමි	එකතුව	පසුගිය වසර සාපේක්ෂ වර්ධනය	වර්ධනය අනුපාතය %
2000	943,142	628,094	1,571,236	326,300	26
2001	1,042,158	663,905	1,706,063	134,827	9
2002	1,149,226	716,833	1,866,059	159,996	9
2003	1,275,273	777,222	2,052,495	186,436	10
2004	1,351,769	806,470	2,158,239	105,744	5
2005	1,428,848	824,846	2,253,694	95,455	4
2006	1,516,985	853,604	2,370,589	116,895	5
2007	1,575,509	872,490	2,447,999	77,410	3
2008	1,641,872	859,900	2,501,772	53,773	2
2009	1,691,112	896,947	2,588,059	86,287	3
2010	1,830,840	970,693	2,801,533	213,475	8
2011	1,881,808	987,740	2,869,548	68,015	2
2012	2,079,173	1,078,546	3,157,719	288,171	9
2013	2,199,135	1,121,833	3,320,968	163,249	5
2014	2,389,133	1,214,461	3,603,594	282,626	7.8

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර


වසර 14 ක් තුළ සාමාජිකත්වයේ ව්‍යාප්තිය 1 සංඛ්‍යා සටහන මඟින් දැක්වේ. 2013 වසර හා සසඳන විට 2014 වසර තුළ ද බැංකු සංගම් සාමාජිකත්වය පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන අතර, එම වර්ධන අනුපාතය 7.8% කි. විවිධ ආර්ථික හා සාමාජික ප්‍රශ්න හමුවේ මූල්‍ය ආයතන මුහුණ පෑ අර්බුදකාරී ආර්ථික තත්ත්වයන් තුළ ද අපගේ ප්‍රජාමූල බැංකු සංගම් කෙරෙහි ගනුදෙනුකරුවන් තබනු ලබන විශ්වාසය මේ තුළ ගම්‍යමාන වේ.

විශේෂයෙන් 2014 වසර ප්‍රජාමූල බැංකු හරහා හඳුන්වාදෙන ලද විදුලි අත්වැල, දිවි නැගුම ඉසුර ණය, රට විරුවෝ නිවාස ණය වැනි විශේෂ ණය යෝජනා ක්‍රමයක් ද මීට බලපා ඇත.

වගුව - 21 සාමාජිකයින් ගෙවූ කොටස් මුදල 2014.12.31 දිනට

වර්ෂය	මුදල රු ලක්ෂ .ද .	වර්ධනය රු ලක්ෂ .ද .	වර්ධන අනුපාතය
2000	985.16	397.98	67.80
2001	1,383.15	397.99	40.40
2002	1,679.79	296.64	21.40
2003	1,930.37	250.57	14.90
2004	2,206.62	276.25	14.30
2005	2,601.01	394.40	17.90
2006	3,096.44	495.42	19.00
2007	3,639.53	543.10	17.50
2008	3,989.90	350.37	9.63
2009	4,212.42	222.52	5.58
2010	4,790.47	578.05	13.72
2011	5,370.53	580.06	12.11
2012	6,380.00	1,009.69	15.83
2013	7,101.00	721.00	10.15
2014	8,499.50	1,398.50	16.45

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

වසර 14 ක් තුළ කොටස් ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය 2 හර සංඛ්‍යා සටහන මගින් පෙන්වනු ලබයි. ආරම්භක අවධියේ කොටස් ප්‍රාග්ධනයේ වර්ධන අනුපාතය 68% ක් වැනි ඉහල අගයක් පෙන්වනු ලැබූ ද, පසුගිය වර්ෂ වලදී වර්ධන අනුපාතය සීඝ්‍ර ලෙස පහල ගොස් ඇත. ප්‍රවර්ධන වර්ෂයේදී පෙර වර්ෂයට සාපේක්ෂව කොටස් ප්‍රාග්ධනයේ වර්ධනයක් පෙන්වනු ලබන අතර වර්ධන අනුපාතය මුල් කාලීන වර්ධනයට සාපේක්ෂව අඩු වී ඇත. කෙසේ වුවත් ප්‍රවර්ධන වර්ෂයේ කොටස් ප්‍රාග්ධනයේ වර්ධනය සලකා බලන කල කොටස් ප්‍රාග්ධන අනුපාතයන් පහල යාමක් පෙන්වනු ලබයි. මෙම තත්වය තවදුරටත් විශ්ලේෂණය කරමින් බැංකු සංගම්හි විර පැවත්මට දායක වන පරිදි බැංකු මූල්‍ය අංශයේ ඉදිරි සැලසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 3

2013 වර්ෂයේ රු. මිලියන 7,101 ක් වූ කොටස් ප්‍රාග්ධනය 2014 වර්ෂයේදී රු. මිලියන 8,499.5 දක්වා වර්ධනයක් පෙන්වනු ලබයි.


තැන්පතු (සාමාජික, සමාජික නොවන, සමූහ, ළමා සහ දිරිය මාතෘ)

වර්ෂය	සංඛ්‍යාව	වර්ධනය	මුදල රු.ද.ල	වර්ධනයරු.ද.ල
2000	2,645,574	1,220,922	2,033.45	1,264.50
2001	3,035,233	389,659	3,111.16	1,077.71
2002	3,296,569	261,336	3,857.10	745.94
2003	3,680,786	384,217	4,710.80	853.70
2004	3,989,539	308,753	5,751.81	1,041.01
2005	4,229,575	240,036	6,824.88	1,073.07
2006	4,394,498	164,923	8,131.66	1,306.78
2007	4,613,504	219,006	9,875.63	1,743.97
2008	5,081,229	467,725	11,356.79	1,481.16
2009	5,167,854	86,625	13,536.65	2,179.86
2010	5,505,853	337,999	15,906.77	2,370.12
2011	5,524,025	18,172	18,907.33	3,000.56
2012	6,206,484	682,459	20799.06	1,891.73
2013	6,383,307	176,823	23,916.57	3,117.52
2014	6,822,409	439,102	29,436.10	5,519.53

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 08

තැන්පතු මුදල් වර්ධනය (1%)



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

2014 වසර තුළ මිලියන 5,519.5 මුදල් තැන්පත් කරමින් බැංකු සංගම් වැඩසටහන කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා කටයුතු කර ඇති අතර, විශේෂයෙන් බැංකු සංගම් ඉලක්ක කර ක්‍රියාත්මක කරන ලද විශේෂ තැන්පතු වර්ධන වැඩසටහන් මෙම තැන්පතු ප්‍රසාරණය කෙරේ බලපෑම් කර ඇත. අනෙකුත් තරඟකාරී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සමඟ සසඳන විට මෙවන් වර්ධනයක් අත්පත් කර ගැනීම අගය කළ යුතුය.

9.4.2 ප්‍රජාමූල බැංකු සංගම් ණය වැඩසටහන.

- ❑ දිවනැගුම සහනාධාරලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් හඳුනාගෙන, ස්වශක්තිය මගින් දුගී බවින් මිදීමට අවශ්‍ය පරිසරය ගොඩ නැංවීමට අවශ්‍ය සුළු මූල්‍යකරණ පහසුකම් ප්‍රජාමූල බැංකු සංගම් ණය ක්‍රමය යටතේ සිදුවේ.
- ❑ සමාජිකයින්ගේ ප්‍රාග්ධන අරමුදල් හා හදිසි මුදල් අවශ්‍යතා පිරිමැසීම සඳහා වූ විශේෂ ණය වැඩසටහන් කිහිපයක් හඳුන්වා දී දියත් කර ඇත.
- ❑ ස්වයං රැකියා, මිහිපය ණය, කිරුළ සංවර්ධන යොවුන් දිරිය.ජීවනෝපාය ණය වැඩසටහන් තුළින් ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා රු.100,000 සිට රු. 250,000/- දක්වා ණය නිදහස් කෙරේ. වගා කටයුතු සඳහා වූ අරමුදල් සඳහා රු. 75,000 දක්වා ණය මුදල් ලබාගැනීමට පහසුකම් ඇත. 2010 වසර අග භාගයේදී ක්‍රියාත්මක කරන ලද කිරුළ සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ එතෙක් ක්‍රියාත්මක කරන ලද ස්වයංරැකියා රු.100,000 යේ ණය සීමාව රු.250,000/- දක්වා වැඩි කරන ලදී.
- ❑ නිවසක් ඉදිකිරීම, අඩක් නිමවූ නිවාසයක වැඩ අවසන් කිරීම. නිවස අළුත්වැඩියාව වැනි අවශ්‍යතා වෙනුවෙන් රු.50,000/- දක්වා ණය පහසුකම් ලබාගෙන, නිවසේ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට සාමාජිකයින්හට අත්වැලක් සැපයීමට බැංකු සංගමය සූදානම්ය.
- ❑ හදිසි මුදල් අවශ්‍යතාවලදී ගිනි පොලීකරුවන්ගේ ග්‍රහනයෙන් මිදී ඉතා පහසුවෙන් මුදල් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට පාරිභෝගික, ආපදා, ස්වශක්ති ණය යෝජනා ක්‍රම තුළින් සමාජිකයින් හට සහනයක් දී ඇත. 2010 වසර අවසානයේ ආරම්භ කරන ලද විදුලි අත්වැල ණය යෝජනා ක්‍රමය යටතේ සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී බැංකු සංගම් සාමාජිකයන්ට පදිංචි නිවසට විදුලිය ලබාගැනීම සඳහා රු30,000/- ක උපරිමයකට යටත්ව ණය ලබාදීම සිදු වේ.
- ❑ වර්තමානයේදී, ආදායම් උත්පාදන ණය ව්‍යාපෘති සඳහා ලබාදෙන ණය සඳහා සමෘද්ධිලාභී සාමාජිකයින්ට, 8% ක්ද, අඩු ආදායම්ලාභීන්ට 10% ක වාර්ෂික අනුපාතයට ලබාදෙන අතර, අනිකුත් ණය සඳහා 12% ක් වේ. (ස්වශක්ති හා විදුලි අත්වැල ණය හැර)
- ❑ 2014 වසර තුළ සාමාජිකයින් 274840 රු.මිලියන 11010 ක මුදලක් ණය ලෙස ලබා දී ඇත.
- ❑ 2014 ණය අයවීමේ ප්‍රතිශතය 98.2 (ඉදිරි වාරික අයවීම් ද ඇතුළත්ය). බොල් ණය අනුපාත 4 % ක් වේ.

2014.12.31 දිනට ණය නිකුත් කිරීම

වර්ෂය	සංඛ්‍යාව (සමුච්ඡිත)	මුදල රු.ද.ලක්ෂ	වසර තුළ ණය නිකුත් කිරීම රු.ද.ලක්ෂ
1999	209,818	966.31	966.31
2000	481,475	2,788.50	1,822.19
2001	813,334	5,552.75	2,764.24
2002	1,016,392	7,448.08	1,895.33
2003	1,340,126	10,503.30	3,055.22
2004	1,697,866	13,977.81	3,474.51
2005	2,149,135	20,725.03	6,747.22
2006	2,527,841	26,035.09	5,310.06
2007	2,952,840	32,843.04	6,807.93
2008	3,450,469	42,757.37	9,914.36
2009	3,721,662	48,352.73	5,595.36
2010	4,160,596	58,531.61	10,178.88
2011	4,682,822	71,721.04	13,189.43
2012	5,085,275	87,046.00	15,324.96
2013	5,360,115	98,056.00	11,010.00
2014	6,388,489	127,805.40	29,749.40


මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ණය වර්ගය	රු.මි.	දායකත්වය
ස්වයං-රැකියා	72,680	56.87
වගා	10,350	8.09
වෙනත් (මිහිඳය, ධීවර, ස්වශක්ති, ආපදා, කිරුල ණය, යොවුන් දිරිය)	14,501	11.34
පාරිභෝගික	5,035	3.93
ජනප්‍රිය	11,100	8.68
නිවාස	14,131	11.09
එකතුව	127,797	100.00

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 09

ණය වර්ගීකරණය




මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

9.4.3 බැංකු සංගම්හි අතිරික්ත අරමුදල් ආයෝජනය (ස්ථීර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත්වල)

බැංකු සංගම්හි වත්කම්වලින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් ණය ඉල්ලුම්කරුවන්ට ණය මුදා හැරීමෙන් අනතුරුව අතිරික්ත අරමුදල් මහ සංගම් හරහා භාණ්ඩාගාර වක්‍රලේඛන ප්‍රකාරව රාජ්‍ය බැංකුවල පමණක් ආයෝජන කිරීමට අවසර ලබාදී ඇත. මේ මගින් මහ සංගම් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමද අරමුණ වේ.

වර්ෂය	මුදල	වර්ධනය	වර්ධනය %
	රුලක්ෂ .ද .	රුලක්ෂ .ද .	
2000	1,620	1,038	178.00
2001	3,175	1,555	95.99
2002	5,097	1,922	60.54
2003	5,914	817	16.03
2004	7,828	1,914	32.36
2005	7,417	-411	(5.25)
2006	9,936	2,519	33.96
2007	13,791	3,855	38.80
2008	18,833	5,042	36.56
2009	24,039	5,206	27.64
2010	27,248	3,209	13.35
2011	39,048	11,800	43.31
2012	42,098	3,050	7.81
2013	55,690	13,592	3.229
2014	48,309	(7,381)	(15.27)

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රජාමූල බැංකු සංගම්හි අතිරික්ත මුදල් ආයෝජනය 6 සංඛ්‍යා සටහන මගින් පෙන්වනු ලබන අතර, බැංකු සංගම් ආරම්භක අවධියේ ආයෝජන වර්ධනය ඉහළ අගයක් පෙන්වනු ලබන බව පහළ ගොස් ඇත. ණය වැඩසටහනේ ප්‍රසාරණය හේතුවෙන් ආයෝජනය කළ හැකි අරමුදල් ප්‍රමාණය ක්‍රමිකව සීමා වී ඇත. එය සාධනීය ලක්ෂණයකි.

9.4.4 බැංකු මූල්‍ය කටයුතු අංශය තුළ ක්‍රියාකාරකම්



බැංකු මූල්‍ය කටයුතු ලංකාව පුරා ස්ථාපිත ප්‍රජාමූල බැංකු සංගම් හා ප්‍රජාමූල බැංකු සමිති මූල්‍යමෙහෙයුම් ඒකකය ලෙස කටයුතු කරගෙන යාමේදී ඊට අනුගාමී ලෙස අංශය තුළ විශාල කාර්ය භාරයක් සිදු කෙරේ.

ඒ අනුව බැංකු මූල්‍ය කටයුතු අංශයේ සියළුම වියදම් එම අංශය විසින් දරා ගනු ලබන අතර මීට අමතරව විගණන නිලධාරීන් සම්බන්ධ ගමන් වියදම්, විමර්ශන නිලධාරීන් සඳහා ගමන් වියදම්, බැංකු සංගම් වාර්ෂික වාර්තා සැකසීම සඳහා වැයකරන වියදම් සහ පුහුණු වියදම් මේ යටතට ඇතුළත් වේ. එසේම ප්‍රතිමූල්‍ය ණය බැංකු සංගම්වලට ලබාදීම, මිහිජය පොලී ප්‍රතිපූර්ණය කිරීම, කාර්ය මණ්ඩල ණය පහසුකම් සඳහා අරමුදල් සපයන්නේද බැංකු මූල්‍ය අංශයේ ආදායමෙනි. බැංකු සංගම් හා අදාල ප්‍රවර්ධන හා ප්‍රවර්ධන කාර්යයන් සඳහා ද මෙම අංශයෙන් මුදල් වැය කෙරේ.

වගුව - 26 බැංකු මූල්‍ය කටයුතු අංශයේ සමස්ත ආදායම හා වියදම පහත දැක්වෙන පරිදි වේ.

ආදායම	රු.ලක්ෂ.ද.	වියදම	රු.ද.ලක්ෂ.
ආයෝජනයෙන්	1,416	අනිවාර්ය ඉතිරි කිරීම් සඳහා ගෙවූ පොලිය	764.8
ණයදීමෙන්	144	අංශයේ පරිපාලන වියදම්	205.1
බොල් ණය ආපසු අයවීම්	0	වියදම ඉක්මවූ ආදායම	590.7
අමතර ආදායම්	0.6		
	1,560.6		1,560.6

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

බැංකු මූල්‍ය කටයුතු අංශය කළමනාකරණ කටයුතු සඳහා පහත සඳහන් නිලධාරී මණ්ඩලයක් සේවා නියුක්ත කර බැංකු සංගම් කටයුතු මෙහෙයවීම, කාර්ය මණ්ඩල ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති කටයුතු හා අනෙකුත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි

වගුව - 27

බැංකු මූල්‍ය කටයුතු අංශයේ කාර්ය මණ්ඩලය

	තනතුර	අනුමත සංඛ්‍යාව	දැනට සිටින සංඛ්‍යාව
1	අධ්‍යක්ෂ	01	
2	නි. අධ්‍යක්ෂ	02	1
3	ස. අධ්‍යක්ෂ	04	2
4	සමාදේශි කළමනාකරු	40	38
5	සමාදේශි සංවර්ධන නිලධාරී	20	17
6	ලිපිකරුවන්	03	2
7	පරිගණක දත්ත සටහන්කරුවන්	03	0
8	යතුරු ලේඛිකා	01	1
9	කාර්යාල කාර්ය සහායක	03	2
10	රියදුරු	03	1

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ඉහත සඳහන් කළ පරිදි බැංකු මූල්‍ය අංශය තුළ ක්‍රියාකාරකම් පහත සඳහන් පරිදි විග්‍රහ කළ හැකිය.

9.4.5 ප්‍රජාමූල බැංකු සංගම්හි අනිවාර්ය ඉතිරි කිරීම් ගිණුම් ක්‍රියාවලිය.

හැඳින්වීම.

අඩු ආදායම්ලාභී ජනතාව වැඩි වැඩියෙන් ඉතිරි කිරීමට හුරු කිරීමක් වශයෙන් හා ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අනිවාර්ය ඉතිරි කිරීම් වැඩසටහන ආරම්භ වූනි. මෙහිදී රජය මගින් දෙනු ලබන සහනාධාර මුදලින් යම්කිසි කොටසක් මාසිකව ඉතිරි කිරීම් අනිවාර්ය ඉතිරි කිරීම් ලෙස හඳුන්වයි.

මේ වන විට සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සහනාධාර මුද්දර අතරින් රු.1500, රු.1015, රු.900, රු.615 මුද්දර වලින් පිලිවෙලින් රු.300, රු.200, රු.150 ක් හා රු.100 ක මුදලක් අනිවාර්ය ඉතිරි කිරීම් වශයෙන් මාසිකව ඉතිරි කරනු ලබයි. මෙම මුදල් බැංකු මූල්‍ය අංශය වෙත ගෙන්වා ඉහළ පොලී අනුපාතිකයක් යටතේ රාජ්‍ය බැංකුවල ආයෝජනය කර ප්‍රතිලාභීන්ට සැහීමකට පත්විය හැකි ප්‍රශංසනීය ප්‍රතිලාභයක් ලබාදීම මේ වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන් අදියර දෙකකින් ක්‍රියාත්මක වේ.

01 1999 නොවැම්බර් මස සිට මේ දක්වා එවන ලද අනිවාර්ය ඉතිරි කිරීම් අර මුදල -මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඒ ඒ ප්‍රතිලාභීන් අයත් වන බැංකු සංගම් නමින් අදාල සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම් අරමුදල් මාසිකව ආයෝජනය පිණිස බැංකු මූල්‍ය අංශය වෙත එවනු ලැබේ.

02 1995 සිට 1999 ඔක්තෝබර් දක්වා මහජන බැංකුවේ, ලංකා බැංකුවේ ආයෝජිත අරමුදල් වලින් ප්‍රජාමූල බැංකුව සමග හොදින් ගනුදෙනු කරනු ලබන ප්‍රතිලාභීන්ගේ 25% ක් සතු අරමුදල් බැංකු මූල්‍ය අංශය වෙත ගෙන්වා ගෙන ආයෝජනය කිරීම සිදු කරන ලදී. 2012 මාර්තු මාසයේ සිට බැංකු සංගම් විසින්ම අදාල ආයෝජනය කරනු ලබන බැවින් ප්‍රධාන කාර්යාලය විසින් අනිවාර්ය ඉතිරි කිරීම් සම්බන්ධව ආයෝජනයන් සිදු නොවේ.

බැංකු මූල්‍ය අංශයේ ආයෝජන කරන ලද අනිවාර්ය ඉතිරි කිරීම් අරමුදල් පහත පරිදි වේ.

වගුව - 28 2014.12.31 දිනට ආයෝජනය සඳහා ලද අනිවාර්ය ඉතිරි කිරීම්


වර්ෂය	අරමුදල් (රු.ලක්ෂ.ද.)	වර්ධනය	වර්ධනය %
2000	1,045		-
2001	2,424	1,379	131.96
2002	3,852	1,428	58.91
2003	5,510	1,658	43.04
2004	6,652	1,142	20.73
2005	7,349	697	10.48
2006	8,282	933	12.70
2007	9,099	817	9.86
2008	9,960	861	9.46

වර්ෂය	අරමුදල් (රු.ලක්ෂ.ද.)	වර්ධනය	වර්ධනය %
2009	10,738	778	7.81
2010	12,886	2,148	20.00
2011	13,702	816	6.33
2012	11,726	(1,976)	(14.42)
2013	12,760	1,034	8.82
2014	-	-	-

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 13

අනිවාර්ය ඉතිරි කිරීම්



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

9.4.5.1 අනිවාර්ය ඉතිරි කිරීම් පොලී ගෙවීම.


ආයෝජනය සඳහා බැංකු මූල්‍ය අංශය වෙත එවනු ලබන අනිවාර්ය ඉතුරුම් අරමුදල් ආයෝජන ඒකකය හරහා ආයෝජනය කිරීමෙන් උපයන ලද පොලී මුදලෙන් සෑම වසරක් අවසානයේම ඒ ඒ ප්‍රජාමූල බැංකු සමිති සඳහා පොලී ගෙවීම් සිදුකරනු ලැබේ. එමෙන්ම 2006 වසරේ සිටම දිවුනුගම සමිති ක්‍රියාකාරී හා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පොලී ගෙවීම ප්‍රජාමූල බැංකු සමිති ඔස්සේ සිදු කෙරේ. එලෙසම ප්‍රජාමූල බැංකු සමිති/බැංකු සංගම් සඳහා තාක්ෂණික හා ඵලදායී ක්‍රම හඳුන්වාදීමේ අරමුණින් 2008 වසරේ සිට අනිවාර්ය ඉතිරි කිරීම් පොලී ගෙවීම සෘජුවම ප්‍රජාමූල සමිති ජංගම ගිණුමට ප්‍රේෂණය කිරීම මගින් සිදු කෙරිණ. එම ක්‍රියාකාරීත්වය තුළින් මේ මගින් බැංකු මූල්‍යකටයුතු අංශයටද වසරකට මිලියන 3 ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට හැකිවිය. (මාර්ගස්ථ මුදල් රැඳවීමේ කාලය එක් දිනක් දක්වා අඩුකිරීම තුළින්) අනිවාර්ය ඉතුරුම් සඳහා ප්‍රතිලාභීන්ට ලබාදෙන පොලී ප්‍රතිශතය තරඟාකාරී වාණිජ බැංකු සමග සැසඳීමේ දී ඉහල අගයක් ගන්නා අතර, එය ගිණුම් හිමි ප්‍රතිලාභීන්ට ලබාදෙන විශේෂ වරප්‍රසාදයකි.

වගුව - 29 අනිවාර්ය ඉතිරි කිරීම් ගෙවන ලද පොලිය.

වර්ෂය	ගෙවන ලද පොලි අනුපාතිකය %
2000	14.0
2001	17.75
2002	13.0
2003	8.1
2004	7.5
2005	7.75
2006	10.06
2007	14.0
2008	14.0
2009	14.0
2010	9.5
2011	7.1
2012	7.5
2013	6.5
2014	6.0

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 14 අනිවාර්යය ඉතුරුම් පොලිය (1%)



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

2014 වසරේ මූල්‍ය වෙළඳපොළ පොලී අනුපාතය පහළ අගයක් වුව ද අනිවාර්ය ඉතුරුම් සඳහා 6.0 පොලී අනුපාතිකයක් බැංකු සංගම් වෙත ලබා දීමට හැකිවීම අගය කළ යුතුය. (මෙම වසරේ වානිජ බැංකු විසින් තම ඉතුරුම් වලට ලබාදුන්නේ 5% පොලී අනුපාතයකි.)

9.4.6 ණය යෝජනා ක්‍රමය

බැංකු මූල්‍ය කටයුතු අංශය විසින් බැංකු සංගම් විසින් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමවලට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන ගමන්, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා ද ණය යෝජනා රැසක් දියත් කර ඇත. ඒ අනුව බැංකු මූල්‍ය කටයුතු අංශය මගින් ක්‍රියාත්මක ණය වැඩසටහන් පහත පරිදි වර්ග කර දැක්විය හැක.

2.2.1 ප්‍රතිලාභීන් සඳහා ණය යෝජනා ක්‍රමය

2.2.2 කාර්ය මණ්ඩල ණය යෝජනා ක්‍රමය

9.4.6.1 ප්‍රතිලාභීන් සඳහා ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය

(I) ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමය.

බැංකු සංගම් ණය ලබාදෙන්නේ තමා විසින්ම ඒකරාශීකරණය කරනු ලබන තැන්පතු වලිනි. ඒ සඳහා බැංකු සංගම්වලට අවසර ඇත්තේ මුළු තැන්පතු වලින් 80% ක් දක්වා පමණි. ඉන් ඉදිරියට ලබාදෙන ණය සඳහා ඇති වන මූල්‍ය දුෂ්කරතා පියවීම සඳහා බැංකු මූල්‍යකටයුතු අංශය විසින් ප්‍රතිමූල්‍ය පහසුකම් බැංකු පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතිකයක් යටතේ බැංකු සංගම්වලට ලබාදේ. ස්වයං රැකියා, වගා, ධීවර, සත්ත්ව පාලන, වෙළඳාම හා සේවාවන් ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ණය ලබාදේ. ප්‍රතිමූල්‍ය ණය යෝජනා ද්‍රව්‍ය, ප්‍රජාමූල සමිති හරහා සිදුවන අතර, බැංකු මූල්‍ය කටයුතු අංශය වාර්ෂික 4% කට ප්‍රජාමූල සමිති සඳහා ලබාදෙන අතර, ප්‍රජාමූල සමිති විසින් ප්‍රජාමූල බැංකු සංගම්වලට 7% පොලියට ප්‍රතිමූල්‍ය ණය අරමුදල් ලබා දෙයි.

වගුව - 30

ප්‍රතිමූල්‍ය ණය වැඩසටහනෙහි ප්‍රගතිය 2014.12.31 දිනට


වර්ෂය	ණය සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදාහල මුදල රු.මි.	අයවීමේ ප්‍රතිශතය %
1999	11	523	3.00	100
2000	175	5,578	52.00	92
2001	324	12,588	117.00	101
2002	472	18,400	177.00	100
2003	637	23,223	233.00	100
2004	786	27,605	283.00	101
2005	849	30,351	315.80	102
2006	971	36,155	389.00	100

වර්ෂය	ණය සංඛ්‍යා ණය සංඛ්‍යාව ව	ප්‍රතිලාභීන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මුදාහල මුදල මුදාහල මුදල රු.මි.	අයවීමේ ප්‍රතිශතය අයවීමේ ප්‍රතිශතය %
2007	1,040	40,008	450.00	100
2008	1,072	42,631	499.71	100
2009	1,097	44,180	523.58	100
2010	1,110	45,284	571.11	91
2011	1,112	45,399	581.42	95
2012	1,132	46,145	613.12	100
2013	1,163	48,460	710.91	100
2014	1,175	49,332	761.64	100

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 15

ප්‍රතිමූල්‍ය ණය වැඩසටහනෙහි ප්‍රගතිය 2014.12.31



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

(II) මිනිස් (8%, 10%) සහන පොලී ප්‍රතිපූරණය


සබද, ජන පුබුදු, ගෙදර ණය වැඩසටහන 2010 වසර තුළ අත්හිටුවා ඇති අතර, මෙම ණය යෝජනා ක්‍රමයට විකල්පයක් ලෙස ස්වයං-රැකියා, පියස හා මිනිස් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මේ අනුව ප්‍රජාමූල බැංකු සංගම් ක්‍රියාත්මක සියලුම ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා සහන පොලී ප්‍රතිපූරණයන් බැංකු මූල්‍ය අංශය මගින් සිදු කරන ලදී. බැංකු සංගම් වල මූල්‍ය ආලාභයන් අවම කිරීම සඳහා සහන ණය පොලී ලබා දීම මෙහි අරමුණයි. 2013.12.31 දිනෙන් පසු අය කල පොලී සඳහා සහන පොලී ප්‍රතිපූරණය නොකල අතර 2013.12.31 දක්වා අය කල පොලී සඳහා පමණක් මෙම වසරේදී ද පොලී සහන ලබා දෙන ලදී.

වගුව - 3 | 2014.12.31 දිනට බැංකු සංගම් වෙත ලබා දී ඇති සහන පොලී ප්‍රමාණය

වසර	මුදල
2008	250,143.00
2009	
2010	3,108,269.00
2011	2,496,830.25
2012	23,566,040.32
2013	91,706,854.90
2014	147,685,633.11

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

ප්‍රස්ථාරය - 16 | බැංකු සංගම් වෙත ලබා දී ඇති සහන පොලී



මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

(III) විදුලි අත්වැල ණය වැඩසටහන.

සැමට විදුලිය සැපයීමේ අරමුණින් දිවුනුගුම ප්‍රතිලාභීන් හා අඩු ආදායම් ලාභී පවුල් ඒකක සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් විදුලි අත්වැල ණය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත. මෙම වැඩසටහනට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මග පෙන්වන අතර ශ්‍රී ලංකා සමෘද්ධි

අධිකාරිය (වර්තමානයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව) හා ලංකා විදුලි බල මණ්ඩලය මේ සඳහා සක්‍රීය දායකත්වය සපයයි.

දීප ව්‍යාප්ත දිවිනැගුම ප්‍රජාමූල බැංකු ජාලය හරහා එකවරම මෙම සහනදායී "විදුලි අත්වැල" ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ අරමුදල් බැංකු මූල්‍ය අංශය මගින් ලබා දෙනු ලබයි.

මෙම වැඩසටහනින් අපේක්ෂිත ප්‍රතිලාභ වන්නේ,

- I අඩු අදායම් ලාභීන් විසින් පවත්වාගෙන යන හෝ පවත්වාගෙන යාමට අපේක්ෂිත සුළු කර්මාන්ත හා අලෙවි සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම කර ආර්ථික ශක්තිය ඉහල නැංවීම.
- II දිවිනැගුම සංවර්ධන වැඩසටහන සඳහා ණය ඉල්ලුම් වැඩිවී නව සාමාජිකයන් ප්‍රජාමූල බැංකු සංගම් වලට ඒකරාශී වී තැන්පතු වර්ධනය වීම.
- III බැංකු මූල්‍ය කටයුතු අංශය මගින් ලබාදෙන සේවා ගාස්තු නිසා බැංකු සංගම් වල ආදායම් ශක්තියද ඉහල නැංවීමට හැකි වීම.
- IV ප්‍රජාමූල බැංකු සංගම් වල මූල්‍ය ශක්තිය, කාර්යක්ෂමතාවය, විශ්වාසය තවදුරටත් වර්ධනය වීම.

මෙම විදුලි අත්වැල ණය වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් වෙත ලබාදෙන උපරිම ණය මුදල රු. 30,000/= වන අතර මාස 60 ක කාලයක් තුළ 12% වාර්ෂික පොළීය සමග ණය මුදල වාරික වලින් අයකර ගනු ලැබේ.

මෙහිදී විදුලි බල මණ්ඩලය මගින් හඳුන්වා දෙන ණය ඉල්ලුම් පත්‍රය අදාළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මගින් ලබා ගෙන මෙහෙයුම් උපදෙස් අංක 05 පරිදි සුදුසුකම් සම්පූර්ණ කර ඇති ඉල්ලුම් පත්‍ර පිලිවෙලින් දිවිනැගුම සංවර්ධන නිලධාරී, දිවිනැගුම කළමනාකරු, ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කර විදුලිබල මණ්ඩලය වෙත ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමෙන් පසු විදුලි පහසුකම් ලබාදෙනු ඇත.

2010 වර්ෂය තුළ මෙම විදුලි අත්වැල ණය වැඩසටහනට සම්බන්ධ ද්වි පාර්ශ්වික ගිවිසුම් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය (වර්තමානයේ දිවිනැගුම දෙපාර්තමේන්තුව) හා ලංකා විදුලි බල මණ්ඩලය විසින් අත්සන් කළ අතර එම වර්ෂය තුළ ණය නිකුත් කිරීමක් සිදු කර නොමැත.

2014 වර්ෂය තුළද මෙම විදුලි අත්වැල ණය වැඩ සටහන සම්බන්ධයෙන් ද්වි පාර්ශ්වික ගිවිසුම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා ලංකා විදුලි බල මණ්ඩලය විසින් අත්සන් කරන ලදී.

වගුව - 32

**විදුලි අත්වැල ණය වැඩ සටහනේ ප්‍රගතිය
2014.12.31 දිනට**

වර්ෂය	බැංකු මූල්‍ය අංශය විසින් විදුලිබල මණ්ඩලයට			බැංකු මූල්‍ය අංශය විසින් ප්‍රතිලාභීන්/අඩු ආදායම්ලාභීන්ට	
	ලබාදී ඇති			ලබාදී ඇති	
	ණය සංඛ්‍යාව	මුදල (රු.මි)	පිටතිටි මුදල (රු.මි)	ණය සංඛ්‍යාව	මුදල (රු.මි)
2011	02	350	335.08	20694	354
2012	07	747	675.32	44932	853
2013	09	1080	861.67	64520	1237
2014	13	1537	1106.18	80153	1537

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

9.4.6.2 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා වන ණය යෝජනා ක්‍රමය

➤ පාරිභෝගික ණය යෝජනා ක්‍රමය.

2004 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන 2008 දක්වා දිවිනැගුම සංවර්ධන නිලධාරීන් සඳහා පමණක් වාර්ෂික පොළී අනුපාතය 9% ක ට රු. 50,000 ක ණය මුදලක් ලබාදෙන ලදී. දැනට

මෙම ණය ක්‍රමය සියළුම කාර්ය මණ්ඩලයට විවෘතය. ණය මුදල ආපසු ගෙවීමේ කාලය මාස 60 කි. 2010.10.18 දින සිට 50,000/- ක් වූ ණය මුදල රු. 100,000/- වැඩි කරන ලදී. 2014.12.18 දින සිට මෙම වැඩසටහන දිස්ත්‍රික්ක වෙත විමධ්‍යගත කර ඇත.

**වගුව - 33 2014.12.31 දිනට සේව ක පාරිභෝගික ණය
(සමුච්චිත)**

ලබාදුන් ණය සංඛ්‍යාව	මුදල රු.ද. ලක්ෂ
28118	1869.09

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

➤ **කාර්ය මණ්ඩලය සඳහා නිවාස ණය යෝජනා ක්‍රමය.**

2004 ජුනි මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා ප්‍රජාමූල බැංකු අංශයේ ආයෝජන වලින් උපයාගත් ආදායම් මගින් ප්‍රතිපාදන වෙන්කෙරේ. ණය වැඩසටහන යටතේ ඉඩමක් මිලට ගැනීම, නව නිවසක් ඉදිකිරීම, නිවසක් මිලට ගැනීම හා නිවසක කොටසක් එකතු කිරීම හෝ පුළුල් කිරීම යන කරුණු සඳහා ණය ලබාදීම සිදු කරයි. ණය මුදලෙහි ආපසු ගෙවන කාලය වසර 15 දක්වා දීර්ඝ කර ඇත. නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ 2014.12.31 දිනට පහත පරිදි ණය නිකුත් කර ඇත. 2010.01.01 දින සිට අදාල පොලී අනුපාතය 10% දක්වා අඩු කර ඇත. 2014.11.01 දින සිට මෙම ණය අයකිරීම් ද දිස්ත්‍රික් මට්ටමට විමධ්‍යගත කර ඇත.

**වගුව - 34 2014.12.31 දිනට නිවාස ණය
(සමුච්චිත)**

ලබාදුන් ණය සංඛ්‍යාව	මුදල රු.ද. ලක්ෂ
2129	905.08

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

➤ **යතුරුපැදි ණය යෝජනා ක්‍රමය.**

2004 නොවැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම ණය වැඩසටහන සඳහා, බැංකු මූල්‍ය කටයුතු අංශයේ ආයෝජන වලින් උපයාගත් ආදායමින් ප්‍රතිපාදන වෙන්කෙරේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථීර කාර්ය මණ්ඩලය සඳහා පමණක් මෙම ණය වැඩසටහන සීමා වී ඇත. 10% වාර්ෂික පොලී අනුපාතයක් යටතේ උපරිමය රු .150,000 ක ණය මුදලක් මාස 60 ක ආපසු ගෙවීමේ කාලය මත යතුරු පැදි ණය ලබාදෙනු ලැබේ. 2014.12.31 දිනෙන් පසු යතුරු පැදි ණය දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීමට භාර දී ඇත. 2014.11.01 දින සිට මෙම ණය අයකිරීම් ද දිස්ත්‍රික් මට්ටමට විමධ්‍යගත කර ඇත.

වගුව - 35 2014.12.31 දිනට යතුරු පැදි ණය
(සමුච්චිත)

ලබාදුන් ණය සංඛ්‍යාව	මුදල රු.මි.
4067	368.03

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

9.4.7 සේවක ශාරීරික අනතුර රක්ෂණය.

ප්‍රජාමූල බැංකු සංගම් සතු මුදල් බැංකු සංගම්වල සිට වානිජ බැංකුවල තැන්පත් කිරීමට ගෙනයාමේදී හා වානිජ බැංකුවේ සිට ප්‍රජාමූල බැංකු සංගම්වලට මුදල් ගෙනයාමේදී සිදුවන මුදල් මංකොල්ලකෑම්වලදී බැංකු කාර්ය මණ්ඩලයට සිදුවන ශාරීරික අනතුරු වෙනුවෙන් මෙම වැඩසටහන යටතේ වන්දි ප්‍රදානය කරනු ලැබේ. 2005 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාවට නැංවූ ශාරීරික අනතුරු රක්ෂණ අරමුදලට සෑම බැංකු සංගමයක්ම වසරකට රු. 1,000/- ක් ගෙවා රක්ෂණ ආවරණය ලබාගත යුතුය.

මේ යටතේ ලබාගත හැකි උපරිම වන්දි මුදල .

දිව්‍යාගුම කළමනාකරු රු.200,000/-
දිව්‍යාගුම සංවර්ධන නිලධාරී රු. 150,000/-

2014 වසරේ මෙම වැඩසටහන යටතේ රක්ෂණ වාරික ලෙස බැංකු සංගම් මගින් රු.808,400/- ක මුදලක් ලැබී ඇත.

9.4.8 දිව්‍යාගුම ප්‍රජාමූල බැංකු සංගම් අතරදී මුදල් සංරක්ෂණය

- දිව්‍යාගුම ප්‍රජාමූල බැංකු සංගම් හි අතරදී මුදල් හා එකී බැංකු සංගම්වල සිට වාණිජ බැංකුවලට රැගෙන යාමේදී සහ රැගෙන යාමේදී ඇතිවන මුදල් සොරකම් කිරීම හෝ මංකොල්ලකෑම් වලදී මුදල්වලට ඇතිවන හානිය මෙමගින් ප්‍රතිපූර්ණය කෙරේ.
- බැංකු සංගම් මහා සංගම්වල එදිනෙදා ද්‍රවශීලතා වුවමනාවන් සලකා බලා ඒ අනුව මෙම සංරක්ෂණ ආවරණය සඳහා බැංකු මූල්‍ය අංශයෙන් විමසිය හැක. ඒ සඳහා වාර්ෂිකව වාරික මුදල් බැංකු මූල්‍ය අංශයට එවා සංරක්ෂණ ආවරණය ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. එහි ප්‍රගතිය 2014.12.31 දිනට බැංකු සංගම් 1069 හා මහා සංගම් 270 ක් මෙම සංරක්ෂණය ආවරණය ලබාගෙන ඇත.
- බැංකු සංගම් (ශාරීරික අනතුරු රක්ෂණ මුදල ද ඇතුළත්ව) හා මහා සංගම් විසින් එවන ලද වාරික මුදල් බැංකු මූල්‍ය අංශය විසින් ගොඩනංවා ඇති අරමුදලකට බැර කර එලදායි ආයෝජන යොදවා අරමුදල පුළුල් කර ඇත.
- 2014 වසර සඳහා බැංකු සංගම් මගින් අතරදී රක්ෂණ වාරික ලෙස රු. 11,631,909/-ක මුදලක් එවා ඇත. 2014 වසර සඳහා සිදුවීම් 01ක් වෙනුවෙන් රු 44,930.50 වන්දි වශයෙන් ගෙවීම් කර ඇත.

9.4.9 බැංකු සංගම්, මහා සංගම් මූල්‍ය මෙහෙයුම් කටයුතු.

දිවිනැගුම ප්‍රජාමූල බැංකු සංගම් හා බැංකු සමිති කටයුතු සෑම මුදල් වර්ෂයක් අවසානයේ එනම් ජනවාරි 1 වෙනි දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදුවූ කටයුතු පිළිබඳව විගණනය කර වාර්ෂික විගණන වාර්තාවක් සකස් කළ අතර මෙම විගණන වාර්තා මුල් කාලයේ සකස් කිරීමේ බලය පැවරී තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරුන් වෙතය. එහෙත් එම කටයුත්ත සාර්ථකව ඉටු නොවුණ හෙයින් එම වර්ෂ වලට අදාළව සකස් නොකරන ලද විගණන වාර්තා සකස් කිරීම සඳහා රාජ්‍ය/ අර්ධ රාජ්‍ය ආයතනයන්හි ගණකාධිකාරීවරු බාහිර විගණන නිලධාරීන් ලෙස යොදා ගනිමින් එම සේවය ලබා ගන්නා ලදී.

2006 වර්ෂයට පසු වර්ෂය විගණනය කර මූල්‍ය ප්‍රකාශනයන් සකස් කර විගණන මතය සමග ප්‍රජාමූල බැංකු අංශයට යොමු කිරීම අභ්‍යන්තර විගණන අංශය මගින් මේ දක්වා සිදු කරයි.

9.4.10 බැංකු අධීක්ෂණ ඒකකය.

බැංකු මූල්‍ය කටයුතු අංශය විසින් නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් හා චක්‍රලේඛ අනුව දිවිනැගුම ප්‍රජාමූල බැංකු සංගම් හා බැංකු සමිති මෙහෙයුම් ක්‍රියාවලිය විධිමත්ව සිදුවන්නේ ද යන්න අධීක්ෂණ කිරීම හා මග පෙන්වීම් කටයුතු සිදු කිරීමටත් සමස්ත බැංකු සංගම් පද්ධති හා කාර්යක්ෂමතාවය ඵලදායිතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන “බැංකු අධීක්ෂණ ඒකකය” ප්‍රජාමූල බැංකු අංශය තුළ ස්ථාපනය කර ඇති අතර පහත සඳහන් කටයුතු එම ඒකකය තුළින් ඉටු කරනු ලැබේ.

- * දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති හි විගණන විමසුම් සෝදිසි විගණන වාර්තා මගින් හා වෙනත් ආකාරයෙන් ලැබෙන පැමිණිලි අනුව පසු විපරම් කටයුතු සිදු කිරීම, ඒ අනුව අනාවරණය වන අඩුපාඩු නිවැරදි කිරීම හා අභ්‍යන්තර විගණන, නීති විමර්ශන හා අදාළ අංශ වෙත අවශ්‍ය තොරතුරු යොමු කර අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය සිදු කරයි.
- * දිවිනැගුම ප්‍රජාමූල බැංකු හා බැංකු සමිති හි ගිණුම් කටයුතු ආයතන කටයුතුවල හා දෛනික කටයුතුවල පවතින අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කිරීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම හා ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සිදු කරයි..
- * මාසික කේවල ශේෂ පිරික්සුම් තුලනය කිරීමේ කටයුතු, බැංකු ජංගම සේවා, දිවිනැගුම බැංකු ඒකාබද්ධ කිරීම, ස්වාභාවික ආපදා හේතුවෙන් බැංකු සමංගම්වලට සිදුවන හානි හේතුවෙන් බැංකු මෙහෙයුම් කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම හා නිවැරදි කිරීම කටයුතු සිදු කිරීම.
- * දිවිනැගුම ප්‍රජාමූල බැංකු වල හා බැංකු සමිති වල ඇති වන විවිධ කාලීන අවශ්‍යතා අනුව අවශ්‍ය මෙහෙයුම් උපදෙස් හා මග පෙන්වීම් නිකුත් කිරීම තුළින් බැංකු සංගම් හා බැංකු සමිති වල ඵලදායිතාවය ඉහළ දැමීමට දායකවීම “බැංකු/බැංකු සමිති නියාමනය හා අධීක්ෂණ ඒකකය මගින්” මගින් සිදු කෙරේ.
- * අඛණ්ඩව අධීක්ෂණය කිරීම මෙන්ම, ක්ෂණිකව ඇති වන අවශ්‍යතා සඳහා අවශ්‍ය සහාය ලබාදීම හා සම්බන්ධීකාරක කටයුතු පහසු කිරීම පිණිස බැංකු මහා සංගම් නියාමන අධීක්ෂණ ඒකකය දිස්ත්‍රික් 25 පුරාම පිහිටුවා ඇත. 2014 වර්ෂය බැංකු/බැංකු සමිති නියාමන අධීක්ෂණ ඒකකයේ ජාතික මට්ටමින් ප්‍රගති සමාලෝචන 3ක් පවත්වා ඇති අතර එහි දී හදුනා ගන්නා ලද ගැටළු විශාල ප්‍රමාණයක් එම වර්ෂය තුළම නිරවුල් කර ඇත.

9.4.11 පුහුණු කටයුතු

1073 වන සමෘද්ධි බැංකු සංගම් ජාලයේ හා 317 ක පමණ වන මහ සංගම් හි සේවය කරන කාර්ය මණ්ඩල බැංකු කටයුතු හා අනෙකුත් විෂයන්ට අදාලව පුහුණු කිරීම් බැංකු මූල්‍ය කටයුතු අංශයේ පුහුණු ඒකකය මගින් සිදු කරයි.

ගනුදෙනුකාර ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම ඵලදායී සේවාවක් සැකසීම උදෙසා බැංකු කාර්ය මණ්ඩලය සඳහා දැනුම කුසලතාවය හා යහපත් ආකල්පයන් ප්‍රගුණ කිරීම මෙම ඒකකයේ කාර්ය භාරයයි.

ඒ අනුව බැංකුවේ කටයුතු පිළිබඳ අවබෝධය ලබාදෙන බැංකු කටයුතු හා ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ මූලික පුහුණු පාඨමාලාව සෑම බැංකු නිලධාරියකුට ලබාදීමට කටයුතු කරයි. මෙයට අමතරව මහ සංගම් කටයුතු හා මහ සංගමයේ ගිණුම් කටයුතු පිළිබඳ නුපුහුණු මහ සංගම් කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට කටයුතු කරනු ඇත.

9.4.12 කළමනාකරණ තොරතුරු ඒකකය

1073 ක් වූ ප්‍රජාමූල බැංකු සංගම්හි තොරතුරු කළමනාකරණය සිදු කෙරෙන්නේ බැංකු මූල්‍යකටයුතු අංශයේ කළමනාකරණ තොරතුරු ඒකකය මගිනි. ඒ අනුව සෑම බැංකු සංගමයක් හා බැංකු සමිතියක් මාසිකව තම බැංකු සංගම් ප්‍රගතිය, ලබා දී ඇති ආකෘති මගින් තොරතුරු හා කළමනාකරණ ඒකකය වෙත වාර්තා කළ යුතු අතර, එම දත්ත සකස් කර බැංකු සංගම්හි පවතින තත්වය විශ්ලේෂණය කර තොරතුරු ඉදිරිපත් කිරීමත් බැංකු සංගම්හි ප්‍රගතිය ඇගයීම සඳහා අවශ්‍ය අනුපාත විශ්ලේෂණයන් ගොඩ නැගීම හා ඒ අනුව බැංකු සංගම් ඇගයීම් සිදු කිරීමට සැලසුම් කර ඇත. තවද පරිගණක තාක්ෂණය උපයෝගී කරගෙන බැංකු සංගම් හා බැංකු සමිතියෙහි තොරතුරු බැංකු මූල්‍ය කටයුතු අංශය වෙත සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇත.

ප්‍රජාමූල බැංකු සංගම් පරිගණකගත කිරීමේ කටයුතු සාර්ථක වීමත් සමග මෙම ඒකකය මගින් තවත් ඵලදායී හා කාර්යක්ෂම අන්දමින් බැංකු සංගම් පවත්නා තත්වය විශ්ලේෂණය කිරීම හා ඇගයීම් කාර්ය සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

9.4.13 අලෙවි ප්‍රවර්ධන ඒකකය.

බැංකු කරණය තුළ වැදගත් අංශයක් වන අලෙවිකරණ මූලධර්මය මෑත කාලීනව ප්‍රජාමූල බැංකු සංගම් කේෂ්ත්‍රයට හඳුන්වාදීමට බැංකු මූල්‍ය කටයුතු අංශය කටයුතු කර ඇත. ඒ අනුව ප්‍රජාමූල බැංකු සංගම්වල තැන්පතු ප්‍රවර්ධන කාර්යය උදෙසා බැංකු මූල්‍ය කටයුතු අංශයේ අලෙවිකරණ ඒකකය මගින් විශේෂ වැඩසටහන් දියත් කර ඇත.

- ❖ 2014 වසර තුළ හෙළ සංස්කෘතික සිරිත් හා ජන ක්‍රීඩා ඉදිරි පරපුරට රැකීම හා ප්‍රජාමූල බැංකු සංගම් ජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගත්, රට වටා සෑම බැංකු සංගමයක්ම ආවරණය වන පරිදි අළුත් අවුරුදු උත්සව 1000 ක් පවත්වන ලදී. ඒ සඳහා ඉතුරුම් රු.ද. ලක්ෂ 10.5 ක මුදලක් බැංකු මූල්‍ය කටයුතු අංශය මගින් බැංකු සංගම්වලට දෙන ලදී.
- ❖ ප්‍රජාමූල බැංකු සංගම්වල ඉතුරුම් ප්‍රවර්ධනය සඳහා 2014 වසර තුළ පහත වැඩසටහන් 8 ක් සැලසුම් කර දියත් කරන ලදී.

I. සිංහල - හින්දු අවුරුදු උත්සවයට සමගාමීව අවුරුදු ගනුදෙනු සතියක් නම් කර එමගින් රු.මි.1,489/- ක තැන්පතු ඒකරාශී කරන ලදී.

- II. 2014 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් දිරියමාතා තැන්පතු ප්‍රවර්ධන ක්‍රමෝපායක් බැංකු සංගම් 1 තුළ ක්‍රියාවට නංවා සාර්ථක ලෙස පවත්වන ලදී.
- III. ලෝක ළමා දින පදනම් කරගෙන ළමා තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- IV. තෛෂ්‍යපොහොල් උත්සවය පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහන.
- V. නත්තල් උත්සවය පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහන.

9.4.14 පොදු කරුණු.

නව වසර තුළ අංශය මගින් දියත් කරන ලද අනෙකුත් වැඩසටහන් හා ක්‍රියාකාරකම්

- ❖ 2014 වර්ෂය සඳහා බැංකු සංගම් සඳහා ඉලක්ක පහක් සහිත විධිමත් පරිදි වර්ෂය පුරා විහිදී යන බැංකු සංගම් කටයුතු පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර බැංකු සංගම් ඒ සඳහා යොමු කරන ලදී.

බොහෝ බැංකු සංගම් කටයුතු මේ වනවිට පරිගණක පහසුකම් සලසාදෙමින් අන්තර්ජාල පහසුකම් මගින් ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ තොරතුරු ඒකකය වෙත තොරතුරුලබාදීම ද අවශ්‍ය මහපෙන්වීම කර ඇත.

- ❖ 2014 වසර තුළ රාජ්‍ය ප්‍රතිපාදන යටතේ බැංකු සංගම් හා බැංකු සමිතිහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රගතිය පහත පරිදි වේ.

වගුව - 36 බැංකු සංගම් හා බැංකු සමිති ගොඩනැගිලි, ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම්, කොටස් එකතු කිරීම් හා ඉඩම් මිලදී ගැනීම් පිළිබඳ විස්තර

වැඩසටහන	ව්‍යාපෘති සංඛ්‍යාව	මූල්‍ය ප්‍රගතිය (රු.මි)
අලුතින් ඉදිකරන ලද බැංකු සංගම් හා බැංකු සමිති ගොඩනැගිලි	33	43.53
අලුත්වැඩියා කරන ලද බැංකු සංගම් හා බැංකු සමිති ගොඩනැගිලි	04	2.82
කොටසක් එකතු කිරීම	25	24.05
ඉඩම් මිලදී ගැනීම	04	4.22

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

- ❖ 2014 වර්ෂය තුළ ගණකාධිකාරීවරුන් සහ විමර්ශන නිලධාරීන් සඳහා බැංකු සංගම් මහා සංගම් විසින් කිරීම වෙනුවෙන් ගමන් වියදම් රු. 2,270,837/-ක මුදලක් ලබාදෙන ලදී.
- ❖ බැංකු සංගම් පරිගණකගත කර ඇති රත්නපුර, හම්බන්තොට, මොණරාගල අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල වූ බැංකු සංගම් පරිගණකගත කිරීම සඳහා අවශ්‍ය වන මෘදුකාංග නිර්මාණය කිරීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තෝරාගෙන ඇත. තවද සියළුම බැංකු සංගම්වල ප්‍රතිලාභීන්ගේ දත්ත පද්ධතියක් ගොඩනැංවීමට කටයුතු ආරම්භ කර ඇත.

විසර්ජන ගිණුම 2014

වියදම් ශීර්ෂ අංකය: 218

දෙපාර්තමේන්තුවේ නම : සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

වාර්ෂික ඇස්තමේන්තුවේ සඳහන් පරිදි වැඩසටහන් අංකය	වාර්ෂික ඇස්තමේන්තුවෙහි සඳහන් පරිදි වැඩසටහනෙහි නම	(1)	(2)	(3)	(4)	(5)	(6)	පිටු අංකය (අදාළ ඩී.පී.එස්.ඒ 2 අකෘතියට අනුව)
		අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ. 66 සහ මු.රෙ. 69 අනුව මාරු කිරීම්	මුළු ශුද්ධ වෙන්කිරීම් (1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්විම් (4-5)	
		රු.	රු.	රු.	රු.	රු.	රු.	
1	පුනරාවර්තන මෙහෙයුම් වැඩසටහන	- 15,500,125,000	4,000,000	48,888,300 -48,888,300	15,504,125,000	15,503,083,403	1,041,597	
	උප එකතුව (පුනරාවර්තන)	15,500,125,000	4,000,000	0	15,504,125,000	15,503,083,403	1,041,597	
1	මූලධන මෙහෙයුම් වැඩසටහන	- 5,800,000	0	0	5,800,000	427,500	5,372,500	
	උප එකතුව (මූලධන)	5,800,000	0	0	5,800,000	427,500	5,372,500	
	මුළු එකතුව	15,505,925,000	4,000,000	0	15,509,925,000	15,503,510,903	6,414,097	

පිටු අංක 02 සිට 21 දක්වා ඩී.පී.එස්.ඒ 2 සිට ඩී.පී.එස්.ඒ 10 දක්වා වූ ආකෘතිපත්‍රවලින් ඉදිරිපත් කෙරෙන ගිණුම් තොරතුරු සහ සටහන් අංක i සිට iv (ආ) දක්වා ඇතුළත් අනෙකුත් විස්තරද මෙම විසර්ජන ගිණුමෙහිම අන්තර්ගත කොටස් වේ. එබැවින් ඉහත ගිණුමෙහි සඳහන් සංඛ්‍යා, ඊට අදාළ ගිණුම් තොරතුරු හා සටහන් වලට අනුකූලව පිළියෙල කර ඇති බවත්, භාණ්ඩාගාර ගිණුම් පොත් සමඟ අදාළ ගිණුම් සැසඳීම් කර ඇති බවත්, ඒවා නිවැරදි බවට තහවුරු වී ඇති බවත් මෙයින් සහතික කරමි.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරී

ගණන්දීමේ නිලධාරී

ප්‍රධාන ගණකාධිකාරී

නම : පී. එච්. එල්. විමලසිරි පෙරේරා

නම : ආර්. ඒ. ඒ. කේ. රණවක

නම : ආර්. එම්. එම්. ජී. රත්නායක

තනතුර : ලේකම් (නිවාස හා සමාජ සේවා අමාත්‍යාංශය)

තනතුර : අධ්‍යක්ෂ ජනරාල්
(දිවිනූර්ගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)

තනතුර - ප්‍රධාන ගණකාධිකාරී
(දිවිනූර්ගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)

දිනය :

දිනය :

දිනය :

වගුව - 38 විසර්ජන ගිණුම 2014

වියදම් ශීර්ෂ අංකය: 305 දෙපාර්තමේන්තුවේ නම : උඩරට ගැමිපුනරුත්තාපන දෙපාර්තමේන්තුව

වාර්ෂික ඇස්තමේන්තුවේ සඳහන් පරිදි වැඩසටහන් අංකය	වාර්ෂික ඇස්තමේන්තුවෙහි සඳහන් පරිදි වැඩසටහනෙහි නම	(1)	(2)	(3)	(4)	(5)	(6)	විටු අංකය (අදාළ ඩී.ජී.එස්.ඒ 2 අකෘතියට අනුව)
		අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම්	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම්	මු.රෙ. 66 සහ මු.රෙ. 69 අනුව මාරු කිරීම්	මුළු ශුද්ධ වෙන් කිරීම් (1+2+3)	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්විම් (4-5)	
		රු.	රු.	රු.	රු.	රු.	රු.	
2	<u>පුනරාවර්තන</u> සංවර්ධන වැඩසටහන	- 20,275,000	0	0	20,275,000	18,866,678	1,408,232	
	උප එකතුව (පුනරාවර්තන)	20,275,000	0	0	20,275,000	18,866.678	1,408,232	2

	මූලධන	-					
2	සංවර්ධන වැඩසටහන	1,350,000	0	0	1,350,000	1,318,298	31,702
	උප එකතුව (මූලධන)	1,350,000	0	0	1,350,000	1,318,298	31,702
	මුළු එකතුව	21,625,000	0	0	21,625,000	20,185,066	1,439,934

වගුව - 39

විසර්ජන ගිණුම - 2014

වියදම් ශීර්ෂ අංකය - 105

අනු අංකය	වැය සංකේත ශීර්ෂය	ප්‍රතිපාදන	වියදම	ශේෂය
01	105-2-1-1-2105	397194500.00	1882896604.21	1189048395.79
02	105-2-1-2-1503	9255000000.00	8619601398.14	635398601.86
03	105-2-1-2-2201	41102209.63	47612114.15	2387885.85
04	105-2-1-3-1503	64786063.97	91060182.72	25939817.28
05	105-2-1-3-2201	8320685.45	42968963.48	7031036.52
06	105-2-1-4-1503	20333573.33	20533692.54	5966307.46
07	105-2-1-4-2201	10814229.44	25000000.00	0.00

මූලාශ්‍රය - දෙපාර්තමේන්තු මූලාශ්‍ර

පිටු අංක 02 සිට 21 දක්වා ඩී.පී.එස්.ඒ 2 සිට ඩී.පී.එස්.ඒ 10 දක්වා වූ ආකෘතිපත්‍රවලින් ඉදිරිපත් කෙරෙන ගිණුම් තොරතුරු සහ සටහන් අංක i සිට iv (ආ) දක්වා ඇතුළත් අනෙකුත් විස්තරද මෙම විසර්ජන ගිණුමෙහිම අන්තර්ගත කොටස් වේ. එබැවින් ඉහත ගිණුමෙහි සඳහන් සංඛ්‍යා, ඊට අදාළ ගිණුම් තොරතුරු හා සටහන් වලට අනුකූලව පිළියෙල කර ඇති බවත්, භාණ්ඩාගාර ගිණුම් පොත් සමඟ අදාළ ගිණුම් සැසඳීම් කර ඇති බවත්, ඒවා නිවැරදි බවට තහවුරු වී ඇති බවත් මෙයින් සහතික කරමි.

ප්‍රධාන ගණන්දීමේ නිලධාරී

නම : පී. එච්. එල්. විමලසිරි පෙරේරා

තනතුර : ලේකම් (නිවාසභා සමාදායී අමාත්‍යාංශය)

දිනය :

ගණන්දීමේ නිලධාරී

නම : ධම්මික ගුණවර්ධන

තනතුර : අධ්‍යක්ෂ ජනරාල් වැ.බ.

(දිව්‍යාගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)

දිනය :

ප්‍රධාන ගණකාධිකාරී

නම : ආර්.එම්. එම්. ජී. රත්නායක

තනතුර - ප්‍රධාන ගණකාධිකාරී

(දිව්‍යාගුම සංවර්ධන දෙපාර්තමේන්තුව)

දිනය :

සටහන

2014 වර්ෂයේ දෙපාර්තමේන්තුවේ වියදම් දැරීම සඳහා අය වැය තුලින් ඇස්තමේන්තුවක් අනුමත කර නොතිබූ අතර, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය, සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව හා උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව සඳහා වෙන කර තිබූ ප්‍රතිපාදන උපයෝගී කර ගෙන වියදම් දරණ ලදී.